


සැරැදි

ශ්‍රී ලංකා
මහ බැංකු විශ්‍රාමිකයන්ගේ
සංගමය
2013 මැයි / ජූනි කලාපය.



වෙබ් අඩවිය : www.sendewa.org විද්‍යුත් ලිපිනය info@cbpa.com
අංක : QD/55/News/2013 යටතේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලදී.



“එකිනෙකාට උදව් උපකාර කරන්න. එය සහෝදරත්වය නැමැති ආගමේ එක්
ශික්ෂා පදයකි.” - ලී ඇටෝනා

“Democracy, good governance and modernity cannot be imported or imposed
from outside country”. - Emile Lahud -

සඬා නම් උන් උන් සඬාමය ... ?

පටුන	පිටුව
සඬා නම් උන් උන් සඬාමය ... ?	1
සංගමයේ ප්‍රාදේශීය නියෝජිතයෝ	5
සහන මරණ සරණ	6
ඇත්තටම ඇමෙරිකාව ?!	8
2013 වසරට පත්වූ ඇත්තෝ	14
“මාංශ අනුභවය ගැන	
විවෘත මනසකින් බැලීමක්”	16
QUALITIES TO INHERIT	19
නැත පෙරලා එන්නේ	20
CALL FROM THE PART -111	21
අමතක වීම	23
Embarrassing !!	23
අලි දුක	23
අවජාතක කවියක්....	24
MOTHER	24
ඔබට ස්තුතියි - සමූහනිමි ඔබගෙන්	25
අනේ අනිවිචං	25
ලතා නැගණියට පිළිතුරක්	26
මෙවන කාල එකලත් තිබුණේල	27
අපේ පොතක් ගැන	27

සිම්පුර්ණයෙන්ම නැතත් බොහෝ දුරට
බොහෝ රටවල් වලින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන
විධිමත්යේ මූලික ලක්ෂණ සෝදාපාළුවට ලක්වෙලා.
කොහොම නමුත් ලාංකීය සමාජයේ බහුතරයකගේ
පරමාදර්ශී පුජාවටිය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. මහා
සමාජ ඒකකය තුළ ජාති ආගම් හා කුල හේදයන්ගෙන්
තොරවම මිනිස් සමූහය ගොනුවෙලා ඉන්නේ මේ
පරමාදර්ශී සෙවන යටයි. මහා සමාජය තුළ තිබෙන
විවිධ සංස්ථා, ඒකක, සංවිධාන ආදිය බිහිකරගෙන
තියෙන්නේත් ප්‍රජාතන්ත්‍රවාදය පරමාදර්ශය
කරගෙනයි. මහා සමාජය තුළින් (නානාවිධ
ඉලක්කයන් පරමාර්ථ කර ගනිමින්) ස්වේච්ඡා
සංවිධාන ඕනෑ තරම් බිහිවෙලා තියෙනවා. එකවගේ
කුරුල්ලෝ එකට එකතු වෙනවා. සමාජ විද්‍යාවේදී
මේ ලක්ෂණය හඳුන්වන්නේ “රංචු මහස” කියලා.
ඉන්දියන් සාගරයේ මුතු ඇටය තුළ දිදුලන මහා
සමාජයේ ඇති අනේකවිධ සංවිධාන පොදු
පරමාර්ථයන් සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු
කරනවා. එහෙම කටයුතු කිරීමේදී නියමිත කාලයට
වරින් සංවිධානයේ නායකත්වය අලුත් කර ගන්නවා.
මෙහෙම සංවිධානවල නායකත්වය හෙවත් නිලධාරී
මණ්ඩලය බොහෝ විට තෝරා පත්කර ගැනීමට
පාවිච්චි කරන්නේ බහුතරයකගේ කැමැත්ත හෙවත්
ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගෝපදේශයයි. භාවිතාවේ යම් යම්
විකෘතිතාවන් ඇති වුනත් මුළුමනින්ම ප්‍රතිඵල නිකුත්
කෙරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්, භාවිතාව

සම්පාදන අමාත්‍යතුමන්ට, මහ බැංකු අධිපතිතුමා අතින් පිළිගන්වනු ලැබුවා. ඒක හැටි තුන්වන මහ බැංකු වාර්ෂික වාර්තාවයි. එහි (විශේෂ සටහන 7 - 111 පිටුව) ශ්‍රී ලාංකික ජනගහනයෙන් වයස්ගත ජනගහනය පුළුල් වීමේ ප්‍රවණතාවක් දක්වන බව පෙන්වලා තියෙනවා. එහි "...අපේක්ෂිත ආයුකාලයේ වැඩිවීමත් සමග මහලු වයස් කාණ්ඩ වලට අයත් ජනගහනයේ සිදුවන ඉහළයාමයි...". යනුවෙන් තවත් විස්තර ගොඩක් දැක්වෙනවා. 1981 දී වාර්තා වූ සියයට 6.6 ක් වූ වැඩිහිටි ජනගහනය 2011 දී 12.2 ක් දක්වා දෙගුණයකින් වැඩිවෙලා. සියළුම විශ්‍රාමිකයන් ඉන්නේ මේ ගොඩේ තමයි. හිකුත් වෙලා තියෙන වෙනත් විවිධ වාර්තා වලටයි, සංඛ්‍යා දත්ත වලටයි අනුව දැන් අප ජීවත් වෙන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හෙවත් පරිණත වූ පුරවැසියන් බහුල වෙමින් පවතින සමාජ වටපිටාවකයි. එදා පතුල බර



ජනගහන පිරමිඩයේ හැඩය දැනටමත් වෙනස් වෙමින් පවතින බව බොහෝ සමාජ විද්‍යාඥයන්ගේ ද අදහසයි.

වැඩිහිටියන් වනාහි

1. ඉස්සෙල්ලාම අපි අපේ දෙමාපියන්ගේ දරුවෝ.
2. ඊළඟට අපි අපේ දරුවන්ගේ දෙමව්පියෝ.
3. ඉන් පස්සේ අපි අපේ දෙමව්පියන්ට මව්පියෝ.

4. ඊටත් පස්සේ අපි අපේ දරුවන්ගේ දරුවෝ.

එහෙනම් ගැඹුරු, පුළුල්, උසස් සාධනීය ලක්ෂණ වලින් හා ගුණාංගයන්ගෙන් අනූන වූ කැපකිරීම් හා අත්දැකීම් බහුල සමාජ හර පද්ධතියට යි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කියන්නේ. වර්තමානයට මග එළි පෙන්වන මානව හා සමාජ හර පද්ධතිය අප හැමෝටම උරුම වන්නේ උදා නොවූ අනාගතයෙන් නෙමෙයි. ගෙවී ගිය අතීතයෙන්. අතීතය අත්දැකීම් ගබඩාවක්. නුදුරු අතීතය තවමත් සක්‍රීය ශ්‍රද්ධා ගබඩාවක්. විශ්‍රාමික හෙවත් වයස්ගත ජන කාණ්ඩය කියන්නේ එම ශ්‍රද්ධාකෝෂයටයි. අත්දැකීම් ගබඩාවටයි. එවැනි පිරිසකගේ එකමුතුවක් හා දයාබර හමුවක් තමයි විශ්‍රාමික සංගම් කියන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමය කියන්නේ ජාති, ආගම්, කුල, ශ්‍රේණි, වයස්, ස්ත්‍රී, පුරුෂ හා දේශපාලන කිසිදු හේදයක් හැරි ස්වාධීන සහායන්ගේ එකමුතුවක්.

හුදකලාවට නිමාවක්

දීර්ඝ සේවා කාලයකින් පස්සේ කල්පිරුණාම විශ්‍රාම යන්න වෙනවා. එහෙම විශ්‍රාම ගියාට පස්සේ උදාවන එකමන් එක විදියක අවකාශයට වින්දනීය, සහානුවේදනීය හා සාධනීය හමුවීමක්, එකමුතුවීමක්, සිදුකළ හැකිවන්නේ මෙබඳු සහාද එකමුතුවීමක් විතරයි.

ජීවිත කාලයෙන් වැඩි කොටසක් එකම වහලක් යට, එකම කිහිත්තක තිබුණු මල් පොකුරක මල් වගේ පිපී ලෙලදන්නු හැටි මතක් කිරීම අමතක නොකළ යුතුයි. ගෙවූ කාලයට වඩා ගෙවන්නට ඇති කාලය දිගුවිය හැකිදැයි ගණනය කරන්න බැහැ. ඒ නිසා ජීවිතය පටන් ගන්නේ දැන් තමයි කියලා හිතමින් සතුට පරම ධනය කර ගන්න ඕන. ඒ සඳහා අතදිත්, මෑතදිත්, නුදුරේදිත් මහ බැංකුවෙන් විශ්‍රාම ගිය, එහෙත් ශ්‍රී ලංකා මහ බැංකු විශ්‍රාමිකයින්ගේ සංගමයට නොබැඳුණු අයටත්, නොපැමිණෙන අයටත්, ඒ වගේම වෙනත් විවිධ හේතූන් නිසාත්, පොද්ගලික මතවාදයන් නිසාත් අත් වි සිටින එක පොකුරේ එකට සිටිය මල්වත් සහාදයන්ට සුහද සිතින් ඇරයුමක් කරනවා. එන්න ඔබත් මේ සහාද නුග සෙවනට. අතාර්කික එකමුතුවක්, තාර්කික වෙන්වීමකට වඩා වටිනවා. ඒ නිසා එන්න. එකතු වෙන්න. ඇවිත්

කථා කිරීමට ඉස්සෙල්ලා ඇහුම්කන් දෙන්න. අන්තර්මට කලින් උත්සාහ කරන්න.

කල්ගතවීමත් සමගම වටිනාකම වැඩිවන වස්තූන් තුනක් ලෝකයේ තිබෙන බව පතිවරු කියලා තියෙනවා. ඒ මෙන්න මෙතෙමයි.

1. ලි හොඳටම පරණ උනාම දර හැටියට පාවිච්චි කරමින් දැල්වීමෙන් උණුසුම ලබා ගන්න පුළුවන්.
2. පරණ පොත් යළි යළිත් කියවා සතුටුවීමට පුළුවන්.
3. පැරණි මිතුරු මිතුරියන්ගේ යළි ඇසුර මගින් ප්‍රමෝදයට පත්වෙන්න පුළුවන්.

මෙතෙක් එක් නොවුණ ඔබ, එක්වුණ විට යලිත් අප සමග මේ සංගමයට නොසෙල්වෙන මවගේ ආදරය මෙන් නිත්‍ය වශයෙන්ම ඔබට ද සංගමය මාතෘත්වය සපයනු ඇත. “සියල්ලමට වඩා වැඩියෙන් කෙනෙකුට ලැබෙන ත්‍යාගය ආදරයයි” කියල වරෙක ජින් ඇනොයින් සඳහන් කලේත් ඒකයි.

සංගමයේ තේවාවන්

නූත ගත විශාල වුනත් නූත ගෙඩිය හරිම පොඩියි. සමහර පියකරු මල් ගස්වල ඇට ඇහැට නොපෙනෙන තරමට කුඩායි. එක් හොඳින් මේරු කුඩා ඇටයක් තුළ ඒ වගේම තවත් මල් ගහක් ජනිත කරන්න වුවමනා කරන හැම ශක්තියක්ම ගබඩා වෙලා තියෙනව. පැසි මේරු ඒ කුඩා මල් ඇටය තුළ, එය බිහි කළ මුල් ගසේ තිබුණ මල්වල හැඩය, වර්ණය, පෙති ගණන, ප්‍රමාණය, පිටකාලය වගේම සුවඳත් අන්තර්ගත වෙලා තියෙනව.

පීචිත කාලයෙන් වැඩි කොටසක් මහ බැංකු පියස යට ගෙවුණු, පැවරුණු නියමිත සේවා සපයමින්, දේශයේ උන්නතිය, වර්ධනය හා සංවර්ධනය වෙනුවෙන් කැප කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ එකමුතුවත් ඒ වගෙයි. කුඩා මල් ඇටය තුළ තියෙන ශක්තිය වගේ, විවිධ දේශපාලන ප්‍රතිපත්තින් යටතේ, නොයෙක් තරාතිරමේ අධිපතිවරුන්ගේ මග පෙන්වීමට අනුව දේශයේ සංවර්ධනය වෙනුවෙන් කැපවුණා, එහෙම කැපවීමකින් ක්‍රියා කළ

ඥාණාසම්භාරයක් හා අත්දැකීම් ගබඩාවක් මෙම සංවිධානය තුළ තව තවත් පරිනත වෙමින් තියෙනව.

සාහිත්‍ය රස වින්දනයෙන් හා මානව ගුණයෙන් විහින බොහෝ දෙනුන්ට, “පීචිතයට වඩා වැදගත් වන්නේ කුමක්දැයි” තේරුම් ගන්නටත්, යළි යළිත් ඒ ගැන සිතන්නටත් අවශ්‍ය පෙළඹවීම මෙම සංවිධානගත ප්‍රවීණයන්ගෙන්, පරිනතයන්ගෙන් ලබා ගත හැකියි. ඔවුහු දේශයේ ජ්‍යෙෂ්ඨයෝය.

තේවාව සේවාවට වඩා පූජනීය වූවක්. ශ්‍රී ලංකා මහ බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමයේ නිරසාර තේවාවන් කිහිපයක් මෙසේය.

1. රෝගාබාධ වලට ගොදුරු වූ සාමාජික සාමාජිකාවන් ගේ අවශ්‍යතාවන් සොයා බැලීම හා ශක්ති පමණින් පිහිට වීම.
2. සතුටින් මුණගැසී, අඳහස් හුවමාරු කර ගෙන, සතුටින් කා බී විසිර යාම.
3. එක් දින වාරිකා හා තුන්දින වාරිකා වලට සහභාගී වෙමින් ඒකකාරී බවෙන් මිදීම.
4. සාමාජික සාමාජිකාවන්ගේ විවිධ උත්සව අවස්ථාවන්ට සහභාගී වීම. (මංගල හා අවමංගල)
5. ඉඩ ඇති සැටියෙන් සමාජ සේවා කටයුතුවලට දායක වීම.

සාර්ථක මිනිසෙකු යනු සමාජයට දැනෙන පුද්ගලයෙකි. එසේ සාර්ථක අයෙකු බවට පත්වන්නේ ඔහු රැස් කරනු ලබන (මානව සමාජයන්ට ඵලදායී ලෙස දැනෙන) හරවත් සමාජ ක්‍රියාවන් නිසාය. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තවදුරටත් ශ්‍රේෂ්ඨ පිරිසක් බවට පත්වන්නේ ‘සතුට’ කිරුළක් ලෙස දැරිය හැකිනම් පමණි.

- සංස්කාරක -

සංගමයේ ප්‍රාදේශීය නියෝජිතයෝ

සංවිධානයකට අරමුණක් (Mission) මෙන්ම ඇතට විහිදුණු දැක්මක් (Vision) ද ඇත. මේ සියල්ල තුළ ගොනුවී ඇත්තේ සංවිධානයේ සාමාජිකත්වයේ පොදු ප්‍රගතියයි. සාමාජිකත්වයේ ප්‍රගතිය හා ප්‍රබෝධය මගින් අවසානයේ සමාජයේ යහපැවැත්ම තීරණය වේ. ශ්‍රී ලංකා මහ බැංකු විශ්‍රාමිකයින්ගේ සංගමය ද සිය සාමාජිකත්වයේ ප්‍රගතිය සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවුණු සංවිධානයකි. ඒ වෙනුවෙන් පැවරුණු වැඩකටයුතු ගොනුවක් අප සංගමය ද සතු වේ. එම වැඩකටයුතු වඩාත් පහසු කර ගැනීමේ අරමුණ පෙරදැරිව ප්‍රාදේශීය නියෝජිතයන් පිරිසක් පත් කර ගැනීමට නව විධායක කමිටුව තීරණය කරන ලදී.

ඒ අනුව ඒ ඒ ප්‍රදේශවල සංවිධාන කටයුතු සඳහා පත්කර ගන්නා ලද නියෝජිතයින් වෙත පැවරෙන මූලික කාර්යයන් පහතින් දැක්වෙන පරිදි වේ.

1) අදාළ බල ප්‍රදේශයේ අසනිපයෙන් පසුවන සාමාජික සාමාජිකාවන් හමුවීමට යාම සංවිධානය කිරීම.

2) සංගමයේ පොදු වැඩ කටයුතුවලදී, අදාළ බල ප්‍රදේශයේ සාමාජික සාමාජිකාවන් උනන්දුකර සහභාගි කරවා ගැනීම.

3) අදාළ බල ප්‍රදේශයේ සාමාජිකයෙකුගේ හෝ යැපෙන්නෙකුගේ අවමගුලකදී සංගමයේ පහසුකම් ලබා දීම හා අනෙකුත් සාමාජික සාමාජිකාවන් දැනුවත්කර ඊට සහභාගි කරවීම.

4) ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක කළ හැකි යම් යම් ව්‍යාපෘති ඇත්නම් විධායක කමිටුවේ අනුමැතිය ඇතිව ක්‍රියාවට නැංවීම.

ඒ සඳහා නව විධායක කමිටුව විසින් පත්කර ගන්නා ලද ප්‍රාදේශීය නියෝජිතයින් මෙසේය.

නගරය	නියෝජිතයාගේ නම
නුගේගොඩ	ඩබ්ලිව්.එච්. ගුණරත්න මහතා
මහරගම	එච්.එච්. ජයසිංහ මහතා
හෝමාගම	ආර්.එම්. සෙනෙවිරත්න මහතා
වැල්ලවත්ත	ඩී.සී.පී. රාජපක්ෂ මහතා
මොරටුව	ඩබ්ලිව්.ඩී.ඊ. කාරියවසම් මහතා
පානදුර	නිමල් කුමාර මහතා
කඩවත	ආර්.ඩී. ගුණසේන මහතා
ගම්පහ	ඩී.ආර්. දයාවංශ මහතා
බොරැස්ගමුව	ඩී.ජේ. වික්‍රම මහතා
පිලියන්දල	පී. සෝමදාස මහතා
කඩුවෙල	එච්. පී. පිනදාස මහතා
අංගොඩ	ක්‍රිස්ටි ගුණසේකර මහතා
ජා අල	ලෙනාඩ් පෙරේරා මහතා
මීගමුව	සර්ලි ප්‍රනාන්දු මහතා
ගාල්ල	එල්. එදිරිසිංහ මහතා
මාතර	පී. විමලදාස මහතා
මහනුවර	ඒ. ආර්. එම්. බිස්නාමිත් මහතා
අනුරාධපුර	පී. වික්‍රමසිංහ මහතා

ඉහත සඳහන් නියෝජිත මහතුන් වෙත සම්පූර්ණ සහයෝගය ලබාදීමට කාරුණික වන ලෙස සාමාජික ඔබගෙන් විධායක සභාව ඉල්ලා සිටී.

ලක්ෂමන් ද සිල්වා
(විධායක කමිටුව වෙනුවෙන්)

සහන මරණ සරණ

බොහෝ සමාජ සංවිධාන මගින් සැලසෙන සහන සේවා හා කුමවේදයන් බොහෝය. එබඳු කුමවේදයන් අතර අවමංගලාධාර සහන ප්‍රධාන තැනක් ගනී. අත අතියේ පටන්ම මෙම අවමංගලාධාර කුම පැවතුණි. එමගින් මුදලේ ස්ථායීතාවය හා ක්‍රියාකාරීත්වය අනුව මියගිය සාමාජිකයාගේ පවුලේ ඥාතිවරයෙකුට හෝ ඥාතිවරියකට යම් කිසි මුදලක් ප්‍රදානය කෙරේ. ඒ අනුව ලැබෙන ආධාර මුදලේ වෙනසක් වී තිබේ. මෙම මුදල බොහෝ විට සමාජය තුළ හැඩ ගැසී ඇති අවමංගල සංස්කෘතියට එක් විදියක සහනයක් වන බව නම් සත්‍යයකි.

එහෙත් එම අවමංගල සහනය මිය ගිය සංගමයේ සාමාජිකයාට නොවේ. ඔහුගේ අවමංගල උත්සවය සංවිධානය කරනු ලබන පවුලේ සාමාජිකයන් උදෙසා බව ද සඳහන් කිරීම වරදක් විය නොහැක.

දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික ඔබේ විශ්‍රාම වැටුප් නිවේදනයේ පහත සඳහන් අත්පත්වලින් දැක්වෙන මරණාධාර කුම සඳහා අඩුකිරීම් සිදු කරනු දක්නට ලැබේ.

- 1) CBSL DDF 2) CBSL DRF
- 3) CBEU DDF 4) VRS DRF
- 5) Pension Association scheme
- 6) CBSL PA

මහ බැංකු මරණාධාර අරමුදල
(CBSL - DDF)

මෙය (Central Bank of Sri Lanka Death Donation Fund) පවත්වාගෙන යනු

ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. නම තමන්ගේ කැමැත්තට අනුව මෙම අරමුදලේ සාමාජිකත්වය ලබා ගත හැකිය. අරමුදලේ සාමාජිකයෙකු මිය ගිය විට **පමණක්** සෑම සාමාජිකයෙකුගෙන්ම රු.25/- ක් බැගින් අය කර ගෙන මිය ගිය සාමාජිකයා විසින් නම් කරනු ලැබූ තැනැත්තෙකුට මුදල් ආධාරය ලබා දෙනු ලැබේ. 2013 අප්‍රියෙල් මාසය වන විට මෙම අරමුදලේ සාමාජික සංඛ්‍යාව 1480 ක් පමණ වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මරණ සහනාධාර අරමුදල (CBSL - DRF)

මෙය (Central Bank of Sri Lanka Death Relief Fund) පවත්වා ගෙන යනු ලබන්නේ ද ශ්‍රී ලංකා මහ බැංකුව මගිනි. මෙම අරමුදල සඳහා සාමාජිකයෙකුගෙන් මාසිකව රු.15/- බැගින් අයකර ගනු ලැබේ. මෙම අරමුදලට අනුව සාමාජිකයෙකු මිය ගිය විටෙක රු.5000/- ක් ද සාමාජිකයාගේ යැපෙන්නෙකු මිය ගිය විටෙක රු.2500/- ක් ද ගෙවනු ලැබේ. (ප.ල. :- මෑතකදී මෙම අරමුදලේ සංශෝධනයක් සිදු කර තිබේ. ඒ අනුව මාසිකව අය කරනු ලැබූ මුදල රු.50/- දක්වා ද රු.5000/- ක සහනාධාරය රු.25,000/- ක් ද රු.2500/- වෙනුවට රු.12,500/- ක් ද වශයෙන් වැඩි කර තිබේ.)

3) **මහ බැංකු සේවක සංගමයේ මරණ සහනාධාර අරමුදල (CBEU-DDF)**

මෙය (Central Bank Employees Union - Death Donation Fund) පවත්වාගෙන යනු ලබන්නේ පිලිගත් වෘත්තීය සමිතියක් වන මහ බැංකු සේවක සංගමය විසිනි. අරමුදලේ

සාමාජිකයෙකුගෙන් රු. 30/- ක් බැගින් අයකර ගෙන, මියගිය සාමාජිකයා විසින් නම් කරන ලද පුද්ගලයෙකුට සහනාධාරය පිරිනමනු ලබයි. දැනට මෙහි සාමාජික සංඛ්‍යාව දහසක් පමණ වේ. බොහෝ විශ්‍රාමිකයන් ද මෙයට ඇතුළත්ය.

4) ස්වේච්ඡා විශ්‍රාමිකයින්ගේ සංගමයේ මරණ සහනාධාර අරමුදල (VRS-DRF)

මෙය (Voluntary Retires Scheme-Death Relief Fund) පවත්වාගෙන යනු ලබන්නේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය සේවක සේවිකාවන්ගේ සංගමය විසිනි. මෙම මරණ සහනාධාර අරමුදලට සංගමයේ සාමාජික සාමාජිකාවන්ගෙන් මාසිකව රු.50/- බැගින් මුදලක් අයකෙරේ. මෙම අරමුදලේ සාමාජිකත්වය මේ වන විට 220 කි. දැනට මෙම අරමුදල මගින් සාමාජිකයෙකුගේ මරණයකදී රු.15,000/-ක් නම් කරනු ලැබූ නැහැත්තාට ගෙවනු ලැබේ. මෙම සහනාධාර අරමුදලේ විශේෂත්වයක් ද ඇත. එනම් තමන්ගේ යැපෙන්නෙකු වෙනුවෙන් රු.5000/- ක මුදලක් මෙම අරමුදලෙන් ලබා ගත හැකිය. එමෙන්ම පසුව සාමාජිකයාගේ මරණයේදී ගෙවනු ලබන්නේ රු.10,000/- ක් පමණි.

5) ශ්‍රී ලංකා මහ බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමයේ මරණාධාර ක්‍රමය (Pension Association Death Donation Scheme)

ශ්‍රී ලංකා මහ බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමයේ මරණාධාර අරමුදලයි. ශ්‍රී ලංකා මහ බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමයේ සාමාජිකයන්ට සිය කැමැත්ත පරිදි මෙම මරණාධාර අරමුදලට බැඳීමට පුළුවන. මෙම අරමුදලට අනුව


සාමාජිකයෙකු මිය ගිය විට රු.30/- බැගින් සාමාජිකයන් ගෙන් එකතුකර මිය ගිය අය විසින් නම් කරනු ලැබූ පුද්ගලයෙකු වෙත පිරි නමනු ලැබේ. දැනට දෙසියක් පමණ වන සාමාජික සංඛ්‍යාවක් මෙම ක්‍රමය තුළ සාමාජිකත්වය ලබා ඇත. මෙම මරණාධාර ක්‍රමයට වඩාත් වැඩි පිරිසක් බැඳෙන්නේ නම් තමන්ට මෙන්ම අන් සාමාජිකයන්ට ද වැඩි යහපතක් සැලසෙනු ඇත.

6) ශ්‍රී ලංකා මහ බැංකු විශ්‍රාමිකයින්ගේ සංගමය (CBSLPA)

මෙම සංගමය එහි සාමාජිකත්වය දරණ සියල්ලන්ගේමය. ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කොට, මොනම ක්‍රමයකින් හෝ විශ්‍රාම ගිය ඕනෑම මහ බැංකු සේවයකයෙකුට මෙහි සාමාජිකත්වය ලබා ගත හැකිය.

ශ්‍රී ලංකා මහ බැංකු විශ්‍රාමිකයින්ගේ සංගමයේ සාමාජිකයෙකු මිය ගිය විට, රු.25,000/-ක මුදලක් ගෙවනු ලැබේ. මෙහිදී සාමාජිකයාගේ මාසික සාමාජික මුදලට අමතරව මරණාධාර සඳහා වෙනම මුදලක් අයකරනු නොලැබේ.

- සංස්කාරක -





ඇත්තටම ඇමෙරිකාව ?!

හැදින්වීම

ඇමෙරිකාව යන නම ඇසූ පමණින්ම බොහෝ දෙනාගේ සිත්තුළට එක්වරම ඇතුළුවනුයේ, ලෝකයෙන්ම සංකර, අසංවර, මිනී මරුවන්ගෙන් සපිරි, ලෝක ප්‍රකට මාෆියා සංවිධාන රටපුරා ක්‍රියාත්මක වන, මංකොල්ලකරුවන් නිදැල්ලේ හැසිරෙන, ජනාකීර්ණ, එහෙත් ඕනෑම කෙනෙකුට මුදල් ඇත්නම්, ඕනෑම දෙයක්, ඕනෑම තැනකින් අවහිරයකින් තොරව ලබාගත හැකි, ඕනෑම විදියකට ජීවත්විය හැකි අංක එකේ “අරාජික” රටක් බවය. එහෙත් ඇමෙරිකාවට ඇතුළු වූ විගසම මේ ඒ කියන රට දැයි ප්‍රශ්න වැලකට මුහුණ දීමට කාටවුනත් සිදුවන බව නම් නොකියාම බැරිය. මෙන්න ඇමෙරිකාවේ සංචාරයකින් ලත් අත්දැකීම් කිහිපයක්.

ශ්‍රී ලංකාවෙන් ඇරිලන්ටාවට

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී අපටත් ඒ අවස්ථාව උදාවිය. ඇමෙරිකාවේ මිවිගන් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය අවසන් කළ අපගේ දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීමේ වාසනාව ලත් අප ඇමෙරිකාවට ඇතුළු වූයේ “ඇරිලන්ටා” ගුවන් තොටුපලෙනි. ඇමෙරිකාව යනු සුදු මිනිසුන්ගේ රටක් වශයෙන් සිතා සිටි නමුත්, “ඇරිලන්ටා” ගුවන් තොටුපලට පය තැබූ සැනින් අපට දක්නට ලැබුනේ මෙය රතු ඉන්දියානුවන් ලෙස හඳුන්වනු ලබන කළු මිනිසුන්ගේ ආධිපත්‍ය පතුරුවා ඇති රාජධානියක් ලෙසය. ඒ තරමට ඇරිලන්ටා ගුවන්

තොටුපලේ සේවයේ යෙදී සිටියේ කළු ජාතිකයන්ය. එයින් වැඩි පිරිස කළු කාන්තාවන් වීම විශේෂත්වයකි. මගින් දස දහස් ගණනක් මෙහෙයවන මෙම ගුවන් තොටුපලේ දැකිය හැකි සිය ගණනක් සේවා කවුන්ටර් වලින් සෑම එකකම සේවයේ යොදවා ඇත්තේ එවැනි කාන්තාවන්ය. ඔවුන් ඉතා ක්‍රියාශීලිය. එබැවින්, මෙතරම් සුවිශාල ගුවන් තොටුපලක වුවද කිසිදු අවුල් සහගත තත්ත්වයක් හෝ කලබලකාරීත්වයක් දක්නට නොලැබුණි.



ඉන්ඩියානා පොලිස් කරා....

ඇරිලන්ටා ගුවන් තොටුපලේ සිට අභ්‍යන්තර ගුවන් තොටුපලක් වන ඉන්ඩියානා පොලිස් නැමැති ගුවන් තොටුපල දක්වා ගුවනින්ම ගමන් කිරීමට අපට සිදුවිය. ජාත්‍යන්තර ගුවන් තොටුපලක් නොවුවත් එයද, කටුනායක මෙන් කීප ගුණයක් විශාල නමුත් කිසිදු කලබල ස්වභාවයකින් තොර, ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන, සැනසිලිදායක ගුවන් තොටුපලක් බව අපට අවබෝධවූයේ නිරායාසයෙනි. ගුවන් යානයෙන් බැස මිනිත්තු පහක තරම් සුළු වේලාවක දී ආගමන විගමන කටයුතු අවසන් වූ අතර, ඒ වනවිටත් අප සතු ගමන් මළු සියල්ල නියමිත ස්ථානයේදී ලබාගත හැකිවීම පුදුම සහගතය. ඊටත් වඩා පුදුමය නම් කිසිදු ගමන් මල්ලක් විවෘත කර නොතිබුණු අතර ඒවා ඉතාම ආරක්ෂාකාරීව තිබීමය. මේ ගැන විමසා බැලීමේදී අපට දැන ගන්නට ලැබුණේ, නවීන විද්‍යාත්මක උපකරණ භාවිතා කරමින්, ගමන් මළු විවෘත නොකරම ඒවා පරීක්ෂා කිරීමේ හැකියාව ඔවුන් සතු බවය. මෙය කෙතරම් පහසු ක්‍රමයක්දැයි ගුවන්

තොටුපලකදී සිය ගමන් මඳ්ලක් විවෘත කර පරීක්ෂාකර බැලීමකට මුහුණ දුන් ඕනෑම අයෙකු දන්තවා අත.

මාර්ග නීති අකුරටම



ඉන්ඩියානා පොලිස් ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයෙන් පිටතට ආ සැනින් අපගේ දියණිය සහ ඥාති පුත්‍රයා ද අප පිලිගැනීමට පැමිණ සිටි බැවින් කිසිදු ප්‍රමාදයකින් තොරව නිවස බලා ගමන් ඇරඹීමට අපට හැකිවිය. ඔවුන් පදිංචිව සිටින්නේ ගුවන් තොටුපලේ සිට කි.මී. 15 ක් පමණ දුරින් පිහිටි “කාමෙල්” නැමැති නාගරික ප්‍රදේශයකය. මෝටර් රථයට නැගී මද දුරක් ගමන් කරද්දීම අපට තදින් දැණුන වෙනසින් අපි පුදුමයට පත්වීමු. වාහන සිය ගණනක් ඒ මේ අතට ධාවනය වන අධිවේගී මාර්ග ජාලයක් ආශ්‍රිත ප්‍රදේශයක් වුවද කිසිදු වාහනයකින් නලා (හෝන්) හඬක් අසන්නට නෙලැබීම ඇත්තටම පුදුමයකි. අපගේ පළමු ප්‍රශ්නය වූයේ “මේ වාහනවල හෝන් නැද්ද ?” යන්නය. ඊට ලැබුණු පිළිතුර ඊටත් වඩා විශ්මය දනවන්නක් විය. “මෙහේ වාහනවලට හෝන් පාවිච්චි කරන්න වුවමනා වක් නෑ. හැමෝම යන්නේ මාර්ග නීති අකුරටම පිළිපදිමින්. නීති කඩාගෙන එහෙත් මෙහෙත් වාහන පදවන රියදුරන් මේ රටේ නෑ.”

එය සම්පූර්ණ සත්‍යයක් බව අපට අවබෝධ වූයේ රටේ තැන තැන යද්දීය. විවිගන්, වොෂින්ටන්, චිකාගෝ සහ වෙනිසියුලා ඇතුළු තවත් ප්‍රධාන ප්‍රාන්ත කීපයක සංචාරය කිරීමේ අවස්ථාව අප ලද අතර ඒ සෑම තැනකම යද්දී මුලින් සඳහන් කළ කරුණ සත්‍ය බව තහවුරු විය.

රථවාහන පොලිසියට අල්ලස් නෑ...

ඇමෙරිකාව පුරාම වාහන ධාවනය පාලනය කරනු ලබන්නේ විදුලි සහ වෙනත් සංඥා යොදා ගනිමිනි. කිසිම ස්ථානයක රථවාහන හසුරුවන පොලිස් නිලධාරීන් සේවයේ යෙදී සිටිනු දක්නට නොලැබේ. එහෙත් නීති විරෝධී ලෙස මද දුරක් හෝ යම් රියදුරෙකු වාහනයක් ධාවනය කළහොත්, ඔහු නිවසට පැමිණීමටත් පෙර තමා කළ වරදට දඬුවම් පත්‍රිකාව නිවසටම ඇවිත් තිබිය හැකිය. අප රටේ මෙන් රථවාහන පොලිසියේ නිලධාරීන්ට අල්ලසක් දී බේරී යාමේ හැකියාව ද මේ රටේ නැත. මාර්ග නීති කඩන්නන්ගෙන් අය කරන දඩ මුදල ද බෙහෙවින් ඉහළ මට්ටමක පවතී. ඇතැම් විට එවැනි දඩයක් ඇ.ඩො. 150, 200, 300, 500 ක් ආදී වශයෙන් ඩොලර් දහස් ගණනක් දක්වා විය හැකිය. ඇතැම් නගරවල නීති විරෝධී ලෙස වාහනයක් නවතා තැබුවහොත් අවම දඩය ඩොලර් 150 ක් පමණ වේ. මේ නිසා වාහන නවතා තැබීම සඳහා වෙන්වූ මහල් හත අටේ සුවිශාල සුපිරි රථගාල් ඇමෙරිකාවේ බොහෝ නගරවල පිහිටුවා ඇත. මුදල් ගෙවා ඒවායේ රථගාල් කර තැබිය හැකි අතර, ආරක්ෂාව ද තහවුරු වන පරිදි ඒවා සකස් කර ඇතිබව දැනගන්නට ලැබිණි. නගර මධ්‍යයේ ඇතැම් ස්ථානවල ද, විශේෂයෙන් මහා මාර්ග දෙපස ද වාහන නවතා තැබීමේ පහසුකම් ද සලසා තිබේ. මේවායේ වාහන නවතා තැබීම පාලනය කිරීම සඳහා අප රටේ මෙන් වාහන පාලිකාවන් යොදවා නැත. එවේලේම නවතා තබන පැය ගණන ගණනක කරන යන්ත්‍ර ඒ අසල ස්ථාපිත කර ඇති බැවින් අදාල මුදල සඳහන් රිසිට් පතක් ඒ මගින් ස්වයංක්‍රීයවම නිකුත් කෙරේ. එසේම බොහෝ නගරවල ඵලෙස වාහන නවතා තැබිය හැකි ප්‍රදේශ නිවාඩු දිනවලදී, ඇතැම්විට දවසේ නියමිත පැය කීපයක් හෝ දවස පුරාම

හෝ ගෙවීමකින් තොරව වාහන නවතා තැබිය හැකි ස්ථාන බවට ද පත් කරන බව දක්නට ලැබේ. තව ද ඇතැම් ප්‍රාන්ත වල වාහන අංක තහඩු සවිකළ යුත්තේ වාහනයේ පිටුපසින් පමණය. දැනටත් කාලයේ වුව ද වාහනයක් මහා මාර්ගයක ධාවනය කරන විට ඉදිරිපස ප්‍රධාන ලයිට් දල්වා ගෙන යාම අනිවාර්ය කොට ඇත. ශිත රටක් වන ආමෙරිකාවේ බොහෝ පළාත්වල දුටු සේ කවර අවස්ථාවක වුවද හිම වැටීමත්, මී දුමින් වැසී යාමටත් ඉඩ ඇති බැවින් එසේ විදුලි ආලෝකය භාවිතා කිරීම මගින් අනතුරු අවම කරගැනීම එහි පරමාර්ථයයි.

අධිවේගී ධාවන රටා



කි.මී. සියගණන් දුරට දිවෙන අධිවේගී මාර්ග සියල්ල නනා ඇත්තේ, ජන ශූන්‍ය, වනගත ප්‍රදේශ හරහා බව කාටවුවත් පැහැදිලි වනු ඇත. ඇතැම් නගර දෙකක් අතර දුර කි.මී. 400 - 500 තරම් වන අතර, ඒ අතරතුර දී වාහන සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමටත්, ගමන් කරන්නන් සඳහා අවශ්‍ය ආහාරපාන ලබා ගැනීමටත්, KFC, Subway, මැක්ඩොනල්ඩ්ස් වැනි අවන්හල් පිහිටුවා ඇති අතර, එම ස්ථාන ඉදිරියෙන් ඇති බව දැන්වීමට අවශ්‍ය පැහැදිලි පුවරු මී. 150 - 200 ක් පමණ ඉදිරියෙන් දැකිය හැකිය. ඇමෙරිකාව පුරාම ඉන්ධන හල් වලින් තමන්ගේ වාහනයට ඉන්ධන පුරවාගත යුත්තේ වාහන පදවන්නා විසින්මය. ඉන්ධන හල්වල ඒ සඳහා සේවකයන් නැත.

ඉහත කී අධිවේගී මාර්ගයක දී යම් වාහනයක් අනතුරකට ලක්වුවහොත් හෝ කාර්මික දෝෂයක් නිසා වාහනයක් නතරවුවහොත් හෝ ඒ වෙනුවෙන් වෙන්කොට

ඇති මාර්ගයේ විශේෂ කොටසේ අනතුරට පත් වාහනය නවතා, රථවාහන පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දුන් සැනින් රථ වාහන පොලිස් වාහනයක් ලගා වෙනු ඇත. ඔවුන් ඉතා සුහදශීලීව, ආබාධිත රථය පරීක්ෂාකර අවශ්‍ය නම්, කාර්මික සේවා සැපයීමටත්, වයරයක හුළං බැසීම වැනි වහා පිළිසකර කරගත හැකි ආබාධයක් නම් එම පොලිස් නිලධාරීන්ම මැදිහත් වී වාහනයේ රියදුරුට ඒ සඳහා උපකාරී වෙයි.

අවශ්‍යතාවයන්හි දී....

අධිවේගී මාර්ග පද්ධතිය ගැන කියද්දී හොකියාම බැරි දෙයක් ඇත. පැය ගණන් වාහනවල ගමන් කරන්නට ඇතිවන ශාරීරික අවශ්‍යතාවයන් කෙරෙහි බලධාරීන් අවධානය යොමුකර ඇති ආකාරය පුදුමය දනවන්නකි. මේ මාර්ග වල කි. මී. 150 - 200 පමණ දුරින් තැනින් තැන අධිවේගී මාර්ගයෙන් පිටත පහසු ස්ථාන වල ඒ සඳහා ඉදිකළ “Rest Area” නම් වැසිකිලි - කැසිකිලි පද්ධතියක් ඇති අතර, ඒවා අපගේ සුපිරි හෝටල් වල පවා නොමැති තරම් ඉහළ තත්ත්වයේ ඒවා බව කිව යුතුය. තවත් විශේෂයක් නම්, ඇමෙරිකානුවන් බොහෝ විට ගමන් බිමන් යනවිට දී තම සුරතල් සතුන් වන බල්ලන්, බළලුන් ද කැටුව යාම පුරුද්දක් කරගෙන ඇති බැවින් සතුන්ගේ අවශ්‍යතාවයන් ද සලකා “Pet Rest” වෙනම සපයා තිබීමය.

වැටවල් නැති ලොකු මැදුරු

ඇමෙරිකාවේ රාජ්‍ය කේන්ද්‍රය ලෙස සැලකෙන වොෂින්ටන් නගරය පුරා පවතින ක්‍රමවත් බව හා පිරිසිදුකම විශේෂයෙන් සඳහන් කළ යුතුය. රාජ්‍ය ආයතන බොහෝමයක් ඉතා සුවිසල් ගොඩනැගිලි වල පිහිටා ඇති අතර, ඒ

බොහෝ ගොඩනැගිලි ඒකාකාර සැලසුමකට අනුව දැරීගනීය අන්දමින් නිමවා ඇත. රමණීය පරිසරයක පිහිටි බවල මන්දිරය ප්‍රදේශය නිතර ජනශාගෙන් පිරී පවතින නමුත්, කිසිදු කලබල ස්වභාවයක් එහි දක්නට නැත. ජනතාව ඉතා විනිතව ඒ ප්‍රදේශයේ සැරිසරන ආකාරය දැකීම අපට පුදුමයක් විය. කෙටියෙන් කියතොත් නිතර සැරිසරන ආරක්ෂක හට පිරිසක් පමණක් නොව අඩු තරමින් ආරක්ෂක වැටවල් හෝ දකින්නට නැත. ජනාධිපති මන්දිරය වන මෙහි සීරා වැටටම හේත්තුවී දුරින් පෙනෙන වයිටි හවුස් පසුබිම් කරගෙන ඡායාරූප ගන්නා පිරිස් කොතෙකුත් දැකිය හැකිය. ඊට කිසිදු අවහිරයක් නැත.

ඇමෙරිකාවේ සංකේතය ලෙස අප කවුරුත් ඡායා රූප වලින් දැක ඇති සෙනේට් මන්දිර ගොඩනැගිලි කලාපය ද ඊට නොදෙවෙතිය. එහි ගොඩනැගිලි අසලටම ගොස් ඒවා නැරඹීමටත් ඡායාරූප ගැනීමටත් කිසිදු බාධාවක් නැතිවා පමණක් නොව, ඒ සඳහා අවශ්‍ය සියළු පහසුකම් ද සලසා ඇත. තවත් විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් නගරය පුරා කීප ස්ථානයකම විවිධ වර්ගයේ කෞතුකාගාර රාශියක් පිහිටුවා ඇති බවයි. පසුගිය ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඇමෙරිකාව මුහුණ දුන් යුද්ධවල විවිධ අවස්ථා දැක්වෙන මෙම කෞතුකාගාර නරඹන්නන්ගෙන් පිරී පවතී. ඇමෙරිකානුවන් කෙතරම් නවීන ලෝකයට අනුගත වුවත් ඔවුන් තරම් අතීත අභිමානය සමරන තවත් ජාතියක් නැතැයි සිතෙන තරමට ඔවුහු ඉතිහාසයට ගෞරව කරනු අපි දැටුවෙමු. (ලෝකයේ දරුණුම යුද්ධයකින් ජයගත් අප රටේ මෙවැනි ජාතිවාත්සලය දනවන එකම කෞතුකාගාරයක් හෝ ඉදිනොවීම ගැන බලවත් සංචාපයක් උපන්නේ ඒ සමගමය) බාල, තරුණ, මහළු සියළු තරාතිරම්වල ජනශා මේ ස්ථානවල

පිරී සිටිති. රටේ වෙනත් නගරවල ද ඇති මෙවැනි කෞතුකාගාරවල දිනක් ගතකිරීමට අවශ්‍ය සියළු පහසුකම් සලසා තිබෙන අයුරු ප්‍රශංසනීයයි. අවන්හල්, කැසිනෝ වැසිකිලි පමණක් නොව සුපිරි වෙළඳ සැල් පවා ඇතැම් ස්ථානවල දැකිය හැකිය.

නොතිදන නගරයක්?



ලෝකයේ දරුණුම අපරාධකරුවන් ගේ රජ දනනක් වශයෙන් ප්‍රකට **චිකාගෝ** යන නම ඇසූ පමණින් බොහෝ දෙනා හිතියට පත්වුවත්, එම නිගමනය කෙතරම් සාවද්‍ය දැයි නගරයේ කළ සංචාරයකින් පසුව අපට අවබෝධ විය. වොෂින්ටන් නගරය තරම්ම ක්‍රමානුකූල පිරිසිදු, නිසසල, සාමකාමී නගරයක් ලෙස චිකාගෝ නගරය හැඳින්වීම අතිශයෝක්තියක් නම් නොවේ. චිකාගෝ නගරයේ දිස්වෙන අහස සිඹින ගොඩනැගිලි නිර්මාණය කර ඇත්තේ එම නගරයට ආවේනික වන අයුරිනි. සුවිශාල ගොඩනැගිලි වලින් නගරය පිරී ඇත. රාජ්‍ය හෝ පරිපාලන ස්ථාන වලට වඩා චිකාගෝ නගරයේ දැකිය හැක්කේ, සුපිරි වෙළඳ සැල් සහ සුපිරි විනෝද ශාලාවන්ය. ඇතැම් ප්‍රදේශ මෙවැනි විනෝද ශාලා එකිනෙක පරයා යන ආකාරයට සකසා තිබෙනු දැකිය හැකිය. චිකාගෝ වඩාත් මනස්කාන්ත නගරයක් වන්නේ රාත්‍රී කාලයටය. නොතිදන නගරය යන විරුදාවලියෙන් හඳුන්වනු ලබන මෙහි රාත්‍රී කාලයේදී ඇතැම් කළාප තරමක් කලබලකාරී ස්වභාවයක් ඉසිලුව ද, දහවල් කාලයේ නගරය පුරා වාහන දහස් ගණනක් ධාවනය වුවත්, ලක්ෂ සංඛ්‍යාත ජනගහණයක් වීදි බැස්සත්, අවන්හල්, සුපිරි වෙළඳ සැල් නගරය පුරා විවෘතවුවත්, පවතින නිහඬතාවය විශ්මය ජනකය. කම් හෝ ගෝ චිකාගෝ යන කියමනින් අප තුළ මවා තිබූ

අවදානම නම් විකාශෝ නගරයේ නැත.

ඇමෙරිකාවේ නුවර එළිය ?

ඇමෙරිකාව කියූ පමණින් අපට සිහි වන්නේ පංච මහා විල්ය. ඉන් මිවිගන් විල ආශ්‍රිත මිවිගන් නගරය මුලින් කී නගර දෙකටම වඩා වෙනස්ය. මෙය අප රටේ නුවරඑළියට සමානය. නිතර හිම වැටෙන අධික සිතලෙන් යුත් කඳුකර ප්‍රදේශයක මිවිගන් නගරය පිහිටා ඇත. අප රටේ නුවර එළිය මෙන්ම මිවිගන් නගරය ද ඇමෙරිකාවේ ඇති ප්‍රධාන සංචාරක නගරයයි. මිවිගන් විල අවට ප්‍රදේශයේ දක්නට ඇති උසට වැඩුණු ගස් දැකින විට අපට සිහිවූයේ නුවර එළිය - බණ්ඩාරවෙල මාර්ගයේ යද්දී දැකිය හැකි ඒ වර්ගයේ ම ගස් ය. පරිසරය ද ඊට සමානය. කඳු බසිමින් නගිමින් යන වංගු සහිත මාර්ග පද්ධතිය ද ඊට සාක්ෂිය. එකම වෙනස නම්, අප රටේ කඳුරට සැරි සරද්දී නිතර දැකිය හැකි තරම් දිය ඇලි නම් නෙත නොගැටීමය.

පිරිවැය අඩු විදුලිය ?

ඇමෙරිකාවේ බලශක්ති නිෂ්පාදනයේ වැඩි ප්‍රතිශතයක් හිමිවනුයේ සුළං බලාගාර වලටය. වසරේ වැඩි කලක් හිම වැටෙන රටක් වන ඇමෙරිකාවේ ජල විදුලිය උත්පාදනයට ජලය ප්‍රශ්නයක් වී ඇති බැවින් ද, නිෂ්පාදන පිරිවැය අඩු බැවින් ද සුළං බලාගාර වලට ප්‍රධානත්වය ලැබී ඇත. එහෙත් කවර තත්ත්වයක් යටතේ වුවද සමස්ථ ඇමෙරිකා ප්‍රජාවටම, දවස පුරාම විදුලිය සැපයෙන බව නම් ප්‍රත්‍යක්ෂය. අප ඇමෙරිකාවේ ගත කළ මාස දෙකහමාරක කාලය තුළ (බරපතල ලෙස වැස්ස ද, හිම පතනය ද පැවැති නමුත්) එකම වරක් හෝ විදුලිය ඇනහිටීමක් සිදු නොවීම මට උදාහරණ වේ. ජල සැපයුම ද එසේමය.

අති විශාල රටක් වුවත් හඩත්තු කටයුත්තක් සඳහා කියා හෝ කිසිම විටක ජලය කපා හැරුනේ නැත.

ගඳ හා කැත නැති පරිසරයක් ?

අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුත්ත ද ඉතා ක්‍රමවත්ව සිදුවන බව කිව යුතුය. අප රටේ මෙන් කුණු පුරවා, දෙපස ගඳ ගස්වමින් ඒ මේ අත දිවෙන කුණු ලොරි දක්නට නොමැති වුවත්, බස් ටිකට් එකක් තරම් කඩදාසි කැබැල්ලක් හෝ පරිසරයේ දැකිය නොහැක. ඒ සඳහා ඇති භාජන සෑම තැනකම දැකිය හැකිය. මහජනයා ද කිසිදු බලපෑමකින් තොරවම ඒවා හිසි පර්දි පරිහරණය කිරීමට පුරුදු වී සිටිති. වෙනකක් තබා බොහෝ අවන්හල්වල ආහාර ගැනීමෙන් පසු හිස් භාජන ඉවත් කිරීම පාරිභෝගිකයින් විසින්ම ඒ සඳහා සපයා ඇති වෙනම ස්ථාන ආධාර කරගනිමින් සිදු කරන ආකාරය අපි දුටුවෙමු. සේවකයන් පැමිණ එම භාජන රැගෙන යාමට අවශ්‍ය නැත. සේවකයන් ද නැත. ඒ නිසා ආයතන වල වියදම් ද අඩුවේ. පාරිභෝගිකයින් ගෙවිය යුතු මුදල ද සන්නෝසම ද දෙකම අඩුවේ.

සේවකයන් නොමැති සුපිරි වෙළෙඳ සැල්

මයර්, වෝල්මාර්ට්, සැමිස් ක්ලබ්, ආදී වශයෙන් ඉතා ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැල් ජාලයක් අප සංචාරය කළ සෑම නගරයකම දක්නට ලැබුණි. මෙම වෙළෙඳ සැල් බොහෝ විට පැය 24 පුරාම විවෘතව තැබෙන අතර, ඒවායින් භාණ්ඩ මිලදී ගන්නන්ගේ පහසුව සඳහා දෙවර්ගයක ගෙවීම් කවුන්ටර් සකසා තිබෙනු දුටුවෙමු. එක් වර්ගයක කවුන්ටර් අප රටේ මෙන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන නමුත්, අනෙක් වර්ගයේ ක්‍රියාකාරීත්වයේ විශේෂත්වයක්

පැහැදිලි වේ. එනම් එම කවුන්ටර් වලදී පාරිභෝගිකයා විසින්ම භාණ්ඩ සඳහා බිල සකසා ගියමින මුදල කාඩ්පතක් මගින් පමණක් ගෙවිය යුතු වීමය. සෑම භාණ්ඩයකම මිල සඳහන් ස්ටිකරයක් අලවා ඇති බැවින්, එම ස්ටිකරය අදාල යන්ත්‍රයට යොමු කළ විට භාණ්ඩයේ මිල බිල්පතට එකතුවේ. මෙම කවුන්ටර් වල සේවක සේවිකාවන් යොදවා නැත. ඇමෙරිකානුවන්ගෙන් සියයට අනුවක් වත් ක්‍රෙඩිට් හෝ ඩේබිට් කාඩ්පත් භාවිතා කිරීමට පුරුදු වී ඇති බැවින් මේ නිසා මුදල් භාවිතයේ දී ඇතිවන අපහසුකම් ද මගහැරී ඇත.

දුරුවන් වෙත පිතු සෙනේ ?

සිය දුරුවන් වෙනුවෙන් ඇමෙරිකානුවන් දක්වන සැලකිල්ල ගැනත් යමක් නොකියාම බැරිය. අප අසා ඇත්තේ බටහිර ජාතීන් විශේෂයෙන් ඇමෙරිකානුවන් දුරුවන් අතහැර අයාලේ යන්නට ඉඩහැර ඇති බව වුවත්, ඇමෙරිකානුවන් තරම් සිය දුරුවන් වෙනුවෙන් කැපවී ආදරය කරන තවත් ජාතියක් ඇද්දැයි සිතෙන තරමටම ඔවුන් දුරුවන් හා බැඳී සිටින ආකාරය අපි දැටුවෙමු. ඔවුන් දුරුවන් හා ඉතාමත් ලෙන්ගතුය. දුරුවන් දෙනුන් දෙනා සමග තැන් තැන්වල සංචාරය කරමින් දුරුවන්ට ඒ ස්ථාන ගැන කරුණු පහදා දෙමින් දුරුවන් සමගම කාලය ගත කරන තරුණ දෙමාපියෝ කොතෙකුත් සිටිති. විශේෂයෙන් නිවාඩු දින වලදී දෙමාපියන් තම දුරුවන් සමග නිවසින් පිටතට යාම අනිවාර්ය පුරුද්දක් කරගෙන ඇති අතර, අවන්හල් වලින් දුරුවන් කැමති ආහාර පාන ලබා දීමට ද මැලිවන්නේ නැත. කුඩා දුරුවන් පවා මේසයේ වාසි කරවා, තනිවම කන්නට බොන්නට බාල අවධියේ සිටම පුරුදු කරති. තවද, මව පසෙක සිටියදී සිය සිහිනී දුරුවා තුරුලට ගෙන

බෝතලයෙන් කිරිපොවන පියවරු අප රටේ කොතැනක හෝ දැකිය හැකි ද ? එහෙත් ඇමෙරිකාවේ බොහෝ තරුණ පියවරු තම දුරුවන්ට එසේ කිරි පොවන ආකාරය දැකීමත් පුදුම සහගත නොවේද ? ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන සුපර් නැති වැනි විශේෂ රූපවාහිනී වැඩ සටහන් පවා ඇත. මෙම වැඩ සටහන් දවස පුරා විකාශනය කරන වෙනම නාලිකා ප්‍රාන්ත පුරාම ක්‍රියාත්මක වේ. උපතින් පසු දුරුවන් ලොකු මහත් වන තුරු ඔවුන් රු කබලා ගන්නා අන්දම මෙම වැඩසටහන් වල පරමාර්ථය වී තිබේ. මෙවැනි වැඩසටහන් මගින් ලබාදෙන උපදෙස් අතර, කුඩා දුරුවන්ගේ මුරුණු වු ගති පැවතුම් තේරුම් ගෙන ඔවුන් යහමගට යොමු කරගන්නා ආකාරය රූප රාමු යොදා ගනිමින් සාර්ථකව කරගෙන යයි. හොඳම දේ දුරුවන්ටයි යනු ඔවුන්ගේ ආදර්ශ පාඨයයි.



පොත් පත් කියවීම

ප්‍රධාන නගර වල විදිවල තැනින් තැන නොමිලේ ලබාගත හැකි, දිනපතා, සතිපතා පුවත් පත් ද සගරා ද තබා තිබෙන අයුරු දැටුවෙමු. නොමිලේ ලබාගත හැකි වුවත් සෑම දෙනාම ඒ තැන් වලින් පුවත් පත් සගරා ලබා නොගන්නා බව අපට පැහැදිලි වූයේ එම ස්ථාන වල පුවත් පත් හෝ සගරා අවසන් නොවී තිබීම නිසාය. එයින් පැහැදිලි වන්නේ අවශ්‍ය අය පමණක් ඒවා ලබා ගන්නා බවය.

මෙහි සඳහන් වන්නේ ප්‍රාන්ත පනස් දෙකකින් සමන්විත ඇමෙරිකාවේ ප්‍රාන්ත කීපයක තොරතුරු වලින් අල්පයකි.

- ප්‍රේමා වන්දසේන - මාකොළ -

2013 වසරට පත්වූ ඇත්තෝ

1) ලක්ෂ්මන් ද සිල්වා මහතා - සභාපති



1977 ශ්‍රී ලංකා මහ බැංකු සේවාවට ඇතුළු වූයේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ සහකාර කැෂියර්

කෙනෙකු වශයෙනි. එතැන් පටන් සුභසාධන, කළමනාකාරිත්ව විගණන, ලේකම්, බැංකු සංවර්ධන යන දෙපාර්තමේන්තුවලට අනුයුක්තව කටයුතු කරන ලදී. ඉන් පසු ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකුවේ (කුරුණෑගල හා අනුරාධපුර) සේවා සඳහා මුද්‍රාහරිත ලදී. 1990 දී මාණ්ඩලික ශ්‍රේණියට උසස්වීමක් ලැබීමෙන් අනතුරුව ලේකම් දෙපාර්තමේන්තුව හා බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවලට අනුයුක්තව ද සේවය කරනු ලැබීය. 2002 ජනවාරි 01 වැනි දින සිට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන විට පෞෂ්ඨ බැංකු පරීක්ෂකයෙක් වශයෙන් බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු කළේය.


2) P.M. රෝසා මහතා - ලේකම්



1963 දී මහ බැංකු සේවාවට ඇතුළු වූයේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ සහකාර කැෂියර්

කෙනෙකු වශයෙනි. එතැන් පටන් අර්ථ සාධක අරමුදල්, විනිමය පාලන ආදී දෙපාර්තමේන්තුවලට අනුයුක්තව කටයුතු කරන ලදී. මාණ්ඩලික පංතියට උසස්වීම් ලැබීමෙන් පසුව බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරනු ලැබූ අතර 1995 වසරේදී විශ්‍රාම යන විට පෞෂ්ඨ බැංකු පරීක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළේය.


3) W.D.A. රේමන්ඩ් මහතා - භාණ්ඩාගාරික



1958 දී මහ බැංකු සේවාවට ඇතුළු වූයේ ලිපිකරුවෙකු වශයෙනි එතැන් පටන් ආර්ථික පර්යේෂණ, අර්ථ සාධක

අරමුදල්, රාජ්‍ය ණය හා පරිශ්‍ර වැනි දෙපාර්තමේන්තුවලට අනුයුක්තව සේවය කරනු ලැබීය. 1994 වසරේදී විශ්‍රාම යන විට සහකාර අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පරිශ්‍ර දෙපාර්තමේන්තුවේ කටයුතු කළේය.

4) මානෙල් ජයසේකර මහත්මිය - උප සභාපති



1962 දී ශ්‍රී ලංකා මහ බැංකු සේවාවට ඇතුළුවූයේ ලිපිකාරිණියන් වශයෙනි. එතැන් පටන් අර්ථ

සාධක අරමුදල්, කළමනාකාරිත්ව විගණන, ලේකම්, බැංකු කටයුතු හා මානව සම්පත් කළමනාකරණ යන දෙපාර්තමේන්තුවලට අනුයුක්තව කටයුතු කරන ලදී. මාණ්ඩලික පංතියට උසස්වීම් ලැබීමෙන් පසුව විවිධ දෙපාර්තමේන්තුවලට අනුයුක්තව සේවය කරනු ලැබූ අතර 2002 වසරේදී විශ්‍රාම යන විට නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් මානව සම්පත් දෙපාර්තමේන්තුවේ කටයුතු කළාය.

5) අමරපාල කරසිංහ ආරච්චි මහතා -
උප ලේකම්



1981 දී ශ්‍රී ලංකා මහ බැංකු සේවාවට ඇතුළු වූයේ ලිපිකරුවෙකු වශයෙනි. එතැන් පටන් බැංකු

අධීක්ෂණ, කළමනාකාරිත්ව විගණන, සංඛ්‍යාන හා සන්නිවේදන ආදී දෙපාර්තමේන්තුවලට අනුයුක්තව කටයුතු කරනු ලැබීය. 2011 වසරේදී විශ්‍රාම යන විට ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සංඛ්‍යාන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළේය.

6) W. මිලන් ප්‍රනාන්දු මහතා -
උප භාණ්ඩාගාරක



1968 දී ශ්‍රී ලංකා මහ බැංකු සේවාවට ඇතුළු වූයේ ව්‍යවහාර මුදල්දෙපාර්තමේන්තුවේ සහකාර කැෂියර්

කෙනෙකු වශයෙනි, එතැන් පටන් බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කරන ලදී. 1982 දී මාණ්ඩලික පංතියට උසස්වීම් ලැබූ අතර 2002 ජනවාරි 01 වැනි දින සිට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන විට III ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ බැංකු පරීක්ෂකයෙකු වශයෙන් කටයුතු කළේය.

7) අයිරාංගනි වෘගෝධිපොළ මහත්මිය -
සමාජීය ලේකම්



1965 දී මහ බැංකු සේවාවට ඇතුළු වූයේ ලිපිකාරණියක් වශයෙනි, එතැන් පටන් ආයතන, (HR) විනිමය පාලන, අර්ථසාධක අරමුදල්,

ප්‍රවෘත්ති (INF) යන දෙපාර්තමේන්තුවලට අනුයුක්තව සේවය කරන ලදී. 1991 දී විශ්‍රාම යන විට මාණ්ඩලික සහකාරවරයෙක් වශයෙන් කටයුතු කළේය.

8) C.D.S. ජයවර්ධන මහතා - කමිටු සභික



1960 දී මහ බැංකු සේවාවට ඇතුළු වූයේ ලිපිකරුවෙකු වශයෙනි. එතැන් පටන්

කළමනාකාරිත්ව විගණන, විනිමය පාලන, අර්ථසාධක අරමුදල්, බැංකු අධීක්ෂණ හා බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ යන දෙපාර්තමේන්තුවලට අනුයුක්තව සේවය කරන ලදී. 1983 දී මාණ්ඩලික පංතියට උසස්වීම් ලැබීමෙන් පසුව බැංකු අධීක්ෂණ හා බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවල පරීක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කරන ලදී. බැංකු සේවාවෙන් මුදාහරින ලදුව මහාභාණ්ඩාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කොට 1998 දී විශ්‍රාම ගියේය.

9) R.D. ගුණසේන මහතා - කමිටු සභික



1973 දී මහ බැංකු සේවාවට ඇතුළු වූයේ ලිපිකරුවෙකු වශයෙනි එතැන් පටන්

සංඛ්‍යාන, අර්ථසාධක අරමුදල්, රාජ්‍ය ණය, සුභ සාධන යන දෙපාර්තමේන්තුවලට අනුයුක්තව සේවය කරන ලදී. 1993 දී මාණ්ඩලික පංතියට උසස් වීම් ලැබීය. පසුව 2002 ජූනි මස විශ්‍රාම යන විට ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සුභ සාදන දෙපාර්තමේන්තුවේ කටයුතු කළේය.

10) T.G. කරුණාදාස මහතා - කමිටු සභික



1980 දී මහ බැංකු සේවාවට ඇතුළු වූයේ කාර්මික නිලධාරියෙකු වශයෙනි. එතැන් පටන් පරිශ්‍ර හා නව ගොඩනැගිලි ඉදිකිරීමේ

දෙපාර්තමේන්තුවලට අනුයුක්තව සේවය කරන ලදී. 2002 ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා විට ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරියෙකු වශයෙන් කටයුතු කළේය.



“මාංශ අනුභවය ගැන විවෘත මනසකින් බැලීමක”

මිනිසා මෙන්ම සතා සිව්පාවා ද සොබා දහමේ දායාදයෝ වෙති. එමනිසා ආහාරය, විනෝදය, ආරක්‍ෂාව, පුද පූජා පිණිස හෝ සතෙකු මරා දැමීම සොබා දහමට කරන හානියකි. මිනිසාට මෙන්ම සතුන්ටත් මිහිතලයේ ජීවත් වීමට අයිතියක් ඇත. මොනගම් හේතුවක් නිසා හෝ සතෙක් ඝාතනය කරන්නේ නම් එය තවකෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය පැහැර ගැනීමකි. මිනිසා, මානසික මෙන්ම ශරීරය හැසිරවීම අතින් උසස් සත්වයෙකි. එහෙයින් ඔහු සියලු සතුන් අතර බලවත්ය. එම බලවතා වසින් ප්‍රබල සතෙකු මරා හෝ මරවාගෙන කන්නේ නම් ඔහු දුලයා, බලවතාගේ ගොදුර වේ යන කැළෂ නීතිය අනුව ජීවත් වෙන්නෙකි. එය මිනිසාගේ බලවත් කමට උචිතද ?

කිසිම සත්වයෙකු මිනිසාගේ රස නහර පිනවීම සඳහා සතුටින් කෑම මේසයට එන්නේ නැත. මාව මරාගෙන කාපං කියන්නේ ද නැත. තම ශරීරයේ වටිනාකම ඉල්ලන්නේ ද නැත. ඒ සතාගේ ඥාතීන් වන්දි ඉල්ලන්නේ ද නැත.

මිනිසුන් අනුභව කරන්නේ ස්වාභාවිකව මළ සතුන්ගේ මාංශ නොව ආහාරය සඳහාම ඝාතනයට පත්කළ සතුන්ගේ මාංශ මය. ඒ සතුන් මරන්නේ ද අනුකම්පා විරහිතව ද ස වද දීමෙනි. එසේ මරණ වීට ඒ සතා දැනගන්නේ අයිතිවාසිකම් ඉල්ලා සටන් කිරීමට නොව තම ජීවිතය බේරා ගැනීමටය. ගැහෙන හදින් යුතුව දැසේ කඳුළු වගුරුවමින් ඒ සතා අපෙන් ඉල්ලන්නේ අනේ මරන්න එපා අපට ජීවත් වෙන්න ඉඩ දෙන්න යන්න පමණකි. එහෙත් ඒ සතා නගන විලාපය අපට ඇසෙන්නේ නැත. ඇසුනත් එය අපට වැඩක් නැත. අපට අවශ්‍ය අපගේ රස නහර පිනවා ගැනීමට පමණකි. අපට කිසිදු වරදක් නොකළ ඒ සතා මරා හෝ මරවාගෙන අනුභව කිරීම කෙතරම් යුක්ති සහගත ද ?

සතුන් මරන්නේ අප නොවේ. වෙළෙඳ පලේ විකිණීම සඳහා ඇති මස් මාංශය අප මිලදී ගන්නේ. එම නිසා එම මාංශ අයිති සතාගේ මරණය

සම්බන්ධයෙන් අපගේ වගකීමක් නැත. කියා ගැලවීමට හැකි ද ? කිසිම තැනක බලුමස්, බළල් මස්, ගැරඹි මස්, මී මස්, කබර මස් විකිණීමට තිබෙනවා දැක තිබේ ද ? නැත. එසේ නැත්තේ තවමත් මේ මාංශ කෑමට ලාංකිකයන් පුරුදු වී නැති නිසාය. ඉස්ලාම් භක්තිකයන් පමණක් සිටින ප්‍රදේශයක ඉතාමත් අඩුම මුදලකට උරුරු මස් ගොඩගසා තිබුණත් විකිණෙයි ද ? සුරා සැලක් තිබුණොත් එහි වෙළඳාම සරු වෙයි ද ? නැත එයට හේතුව ඉස්ලාම් භක්තිකයන් උරුරුමස් කෑම හෝ මත් වතුර පානය නොකිරීමයි. ඒ අනුව යමෙක් මාංශ අනුභව කරන්නේ විකිණීමට තිබෙන නිසා නොව සතුන් මරන්නේත් විකිණීමට තිබෙන්නේත් මිනිසුන් ඒවා අනුභව කරන බැවිනි. මේ නිසා මාංශ අනුභව කරන තැනැත්තා ඒ මස් අයිති සතාගේ මරණයට වගකිව යුතුය. කිසියම් හේතුවක් එහි අයිතිකරුගේ කැමැත්තෙන් තොරව ගන්නේ නම් එය හොරකමකි. කිසි සත්වයෙක් තම වටිනාම වස්තුව වූ ජීවිතය අපේ ආහාරය සඳහා කැමැත්තෙන් දෙන්නේ නැත. ඒ නිසා මාංශ බුද්ධිනා සොරකු හෝ සොරකමට උදව් කරන්නෙකු වේ.

අප මස් මාංශ ලබාගන්නේ ඒ සඳහා මිලක් ගෙවීමෙනි. මිල යනු කුමක් ද ? එය ඝාතනයට ලක්වූ සත්වයා වෙනුවෙන් ගෙවන වන්දි මුදල නොවේ. එය අමුද්‍රව්‍යයක් භාණ්ඩයක් බවට පත්කිරීම සඳහා වැය කළ ශ්‍රමයට ගෙවන මුදලයි. සත්වයෙක් ඝාතනයට පත්කිරීම හා එතැන් පටන් ඒ මාංශ අප අතට පත්වෙනතාක් වැය කළ ශ්‍රමයට ගෙවන මුදලයි. ඒ සතා මැරීමට ගෙවූ ගාස්තුවයි. එසේ නම් මාංශ මිලදී ගැනීම යනු කුලිය දී සතුන් මැරවීමයි.

ආහාර සඳහා වෙන්කරගත් ශාක කොටස් වලට වඩා මළ සතුකුගේ ශරීරය ඉක්මනින් හරක් වේ. සත්වයකු මැරුණු සැනින් සිරුරේ සෑම ඉන්ද්‍රියක්ම ක්‍රියා විරහිත වේ. මේ නිසා මරණ මොහොතේ සිරුරේ යම් යම් ස්ථාන වල, ක්‍රියාත්මක වෙමින් තිබූ සෙමි සොටු මළ මුත්‍ර දහදිය කෙල ලේ ආදී අපවිත්‍ර කොටස් තන්තු හා පටල සමග එක්වේ.

මේ නිසාම සත්ව ශරීර වේගයෙන් කුණු වීමට පටන් ගන්නේ, වෙළෙඳ පොලට ගියවිට මාළු මස් කඩවල හා එළවළු කඩවල සිටිනා මැස්සන්, නිල මැස්සන් ප්‍රමාණය සසඳා බලන්න. එවිට ඔබට පෙනේවි ඔබ රසනහර පිනවීම සඳහා ගන්නා මාංශ වල කුණු වූ සාරය උරා බීමට පොරකන මැසි රැළ. එසේ නම් ඔබ රස කර කර අනුභව කරන්නේ කුණු වූ, දුගඳ හමන, පිළිකුල් සහගත මාංශ කොටස් නොවේ ද ?

කෝල්ට්ස් නැමැති කවියා “රයිම් ඔෆ් ද ඒන්ජන්ට් මැරන්ට්” නැමැති ඔහුගේ කාව්‍ය මෙසේ අවසන් කර ඇත.

“විශාල වූ ද, කුඩා වූ ද,
සියලුම දැයට ප්‍රේම කරන්නා
නිර්මල යාඥාව හඳුනා ගත්තෙකි
අප මවා - අපට ප්‍රේම කරන දෙවියන්
සියලුම සත්ත්වයින්ට ද
ප්‍රේම කරන්නේ ය.”

සත්‍යය මෙයනම්, මිනිසත් බව ලබා උපන් අප, සත්ත්ව ආත්මයක් ලබා ඇති නිරිසනෙකුගේ ජීවිතයට හානියක් කළ යුතු ද ?

“ප්‍රසිද්ධ විද්‍යාඥයකු වූ ඇල්බට් අයින්ස්ටයින් මෙසේ පවසා තිබේ.

නිර්මාණ ආහාර අප ස්වාභාවික පැවැත්ම කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන්නේය. මුළු මහත් ලෝ වැස්සන්ම නිර්මාණ ගන්නවුන් වුවහොත් මිනිසාගේ ඉරණම වෙනතකට යොමු කරන්නට හැකි වනවාට කිසිදු සැකයක් නොමැත”.

“ඔබ මස් නොගත හොත් මරණයට ලක්වෙනවා ඒකාන්තයි.” අවවාද කළ වෛද්‍යවරයාට “මස් මාංශ කමින් ජීවත් වනවාට වඩා මිය යාම යෙහෙක” යැයි බර්නාඩ් ෂෝ පිලිතුරු වශයෙන් පවසා ඇත.

මාංශ හා නිර්මාණ ආහාර බුද්ධිමත්වීමේ භෞතික ශරීරයේ කට, දත්, හකු, දිව, බඩවැල්, අක්මාව, වකුගඩු ආදී කොටස් එකිනෙකට වෙනස් ලෙස සකස් වී ඇත. මිනිසාගේ ශරීරය සකස් වී ඇත්තේ නිර්මාණ ආහාර වලට සුදුසු පරිද්දෙනි. එබැවින් මාංශ ආහාර මිනිස් සිරුරට සුදුසු නොවන බව පැහැදිලිය. (උපුටා ගැනීම ශ්‍රියා රත්නකාර මහත්මියගේ “අපට ජීවත්වෙන්න ඉඩ දෙන්න” යන පොතෙනි)

කොළඹ 3, ඇල්ප්‍රයි හවුස් ෆාර්මින්, අංක 7

හි සෞඛ්‍යයේවා අධ්‍යක්ෂ නමින් නිකුත් කර ඇති “සුවසෙනට පියමං” පාඩම් මාලාවේ “මස් මාළු ආහාරයට අවශ්‍ය ද ? පත්‍රිකාවේ සඳහන් වෙන්නේ” තව ද දෙවියන් වහන්සේ බලව, පොලොන්නරුවෙහි ඇති බීජ දරණ සියලු පලා ද බීජ දරන එල ඇති සියලුම වෘක්ෂයන් ද නුඹලාට දුනිමි. එය නුඹලාට ආහාර පිණිස වන්නේය. පොළොවේ සියළුම මාගයන්ටත් ආකාශයේ සියලුම පක්ෂීන්ටත් පොළොව පිට බඩගා යන පණ ඇති සියලුම සතුන්ටත් ආහාර පිණිස සියලු නිල් පලා දුනිමි ය කී සේක. (උප්පත්ති 1:29-30) වසරක 6000 කට පෙර දෙවියන් වහන්සේ මැවීමේ දී දුන් නිර්මාණ ආහාර ඔබත් තෝරාගන්න යනුවෙනි.

ශාක ආහාර අනුභව කරමින් සිටි කාලයේ මිනිසාට නිබුණේ රෝග තුනකි. එනම් පිපාසය, කුසගින්න හා ජරාවට පත්වීමයි. එහෙත් මිනිසා මාංශ ආහාරයට පුරුදු වීමත් සමග අට අනුවක් රෝග වලට ගොදුරු වූ බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. (සුත්‍ර නිපාතය - ධම්මක සුත්‍රය)

වෙනත් ආගම් ගැන හෝ ආගමිකයන් ගැන අංශුමාත්‍රයක් කටා නොකරන ගිනි ආවායඝීවරු මහාවායඝීවරු පමණක් නොව සමහර ස්වාමීන් වහන්සේලා පවා නොයෙක් ජනමාධ්‍යයන් උපයෝගී කරගෙන බුද්ධ ධර්මයට හානිවන අන්දමින් විකෘති කරමින් වාචිකව හා ලිඛිතව කරන නොයෙක් ප්‍රකාශන සුලභව පෙනෙන්නට තිබේ. එමෙන්ම තමන්ගේ ක්‍රියාවන් සාධාරණය කිරීම සඳහා බුද්ධ ධර්මය හා වත්පිළිවෙත් බොහෝ සෙයින් යොදාගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත.

සුත්‍ර නිපාතයේ ධම්මක සුත්‍රය අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ තමා විසින් ප්‍රාණ ඝාතය නොකිරීම, අනුන් ලවා නොකර වීම, හා අනුන් කරන ප්‍රාණඝාතය අනුමත නොකිරීම ප්‍රාණඝාතයෙන් වෙන්වීම යනුවෙනි. ඒ අනුව මාංශ මිලදී ගැනීම, අනුන් ලවා ප්‍රාණඝාතය කරවීම හා ඒ ක්‍රියාව අනුමත කිරීම සිදුවේ. එමනිසා මාංශ මිලදී ගැනීම මෙන්ම අනුභව කිරීම ද සත්ව ඝාතනයක්ම වේ.

බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයක් සම්පූර්ණ වීමට අවශ්‍ය පංච විධිකුම දේශනා කරන ලද්දේ අපගේ අනුදැනුමක් නොමැතිව, ඇවිදීමේදී

කිසියම් කටයුත්තකට පොලව කොටන විටකදී සිදුවන සත්ව ජීවිත හානි ප්‍රාණාඝාතයට අයත් නොවන බව පැහැදිලි කිරීමට මිස කුලිය දී සතුන් මරවා ඒවා අනුභව කරන්නන් පිරිසිදු කිරීමට නොවේ.

වේතනා හං හික්බවේ කම්මං වදාමී යන්නද මාංශ අනුභවය සාධාරණය කිරීම සඳහා වැරදි ආකාරයට අර්ථකතනය කර ඇති තවත් එකකි. මාංශ බුද්ධිමත් අනුභව කරන්නේ සතෙකු නොව මස් ය. මස් යනු ජීවිතයක් නොවේ. එහි ප්‍රාණයක් හෝ විඤ්ඤාණයක් නැත. එය භාණ්ඩයක් පමණි. එමෙන්ම වෙළෙන්දා ද විකුණන්නේ සතෙකු නොව මස් ය. එයද භාණ්ඩයකි. සත්ව ඝාතනයට අවශ්‍ය ආයුධ නිපදවන්නා හා අලෙවි කරන්නා සතුන් මරන්නේ නැත. මේ නිදහසට මරණ වේතනාවක් නැත. මෙසේ කියා ප්‍රාණ ඝාතය කිරීමේ වගකීමෙන් නිදහස් විය හැකි ද ? නොහැකි ඇයි ? මොවුන් නිදහසට ප්‍රාණ ඝාතයට අනුබල දී ඇත. එය අනුමත කර ඇත. මිනිසුන් මස් අනුභව නොකරන්නේ නම් කාට ද ? මස් විකුණන්නේ නැත්නම් මරන්නේ කුමකට ද ? සතුන් මරන්නේ නැත්නම් ආයුධ හදන්නේ කුමකට ද ? ඒ අනුව ප්‍රාණාඝාතනයකට, මරණ තැනැත්තා ද විකුණන තැනැත්තා ද ආයුධ හදන්නා ද, මස් අනුභව කරන්නා ද, දුම් වැලක පුරුකුමෙන් එකට සම්බන්ධ වී ඇත.

අංගුත්තර නිකායේ පංචක නිපාතයේ උපාසක වග්ගයේ එන “වණිජ්ජා සුත්‍රයේ” නොකළ යුතු වෙළඳුම් පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. අවි ආයුධ වෙළඳාම, මස් පිණිස සතුන් වෙළඳම, මිනිසුන් වහල් බවට වෙළඳාම් කිරීම, මස් වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳුම් කිරීම, ජීවිත හානිකරන විෂ වර්ග වෙළඳම යනුවෙනි. මේ අනුව සත්ව වණිජ්ජා, සත්ත වණිජ්ජා, මංස වණිජ්ජා යන වෙළඳුම් තුන ප්‍රාණාඝාත ගණයට වැටේ. එබැවින් මාංශ අනුභවය ද එයටම අයත් වන බව පැහැදිලිය.

බොහෝ කාලයක සිට මාංශ අනුභවය උදෙසා බුද්ධ ධර්මය විකෘති කර ඇති තවත් තැනකි “ත්‍රිකෝටික පාරිශුද්ධි මාංශ” පිළිබඳ බුද්ධ දේශනාව. මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ ගහපති වග්ගයේ එන ජීවිත සුත්‍රයෙන් “ත්‍රිකෝටික පාරිශුද්ධි මාංශ” පිළිබඳව පැහැදිලි ව දේශනා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී කල්‍යාණ තරුණ සංවිධානය මගින් නිකුත්කර ඇති “නිසරණ”

සඟරාවේ 1993 ඔක්තෝම්බර් කලාපයේ “මස් මාංශ අනුභවය ගැන බෞද්ධ මතය” යන ලිපියෙන් උපුටාගත් කොටස් කීපයක් මෙහිලා සඳහන් කිරීම උචිත යැයි මම සිතමි.

අද වගේම බුදුන් දවසත් වැඩිදායක යහපත් පුද්ගලයන්ගේ කීර්තිනාමය විනාශ කිරීම සඳහා බොරු කට කටා පැතිරවීම සුලභව පැවතී. බුදුපියාණන් වහන්සේගේ කීර්තිනාමය විනාශ කිරීම සඳහා ගොතා පතුරුවා හරින ලද තවත් එක් කටාවෙකි. “ශ්‍රමණභවත් ගෞතමයන් උදෙසා ප්‍රාණාඝාතය කරති. තමා වෙනුවෙන් මරණ බව දැන දැනම, තමා උදෙසා මරණ ලද සතුන්ගේ මස් භගවත් ගෞතමයෝ අනුභව කරති” යන්න. මේ ආරංචිය දැනගත් වහාම ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණ තමාට අසන්නට ලැබුණු මේ චෝදනා දෙක ඉදිරිපත් කරයි

මේ චෝදනා වලට ඉතාම අවධානයෙන් සවන් යොමු කළ බුදුන් වහන්සේ තමන් වහන්සේ ගේ පිලිතුර ප්‍රථමයෙන් කෙටියෙන් සඳහන් කර දෙවනුව තමන් වහන්සේගේ හැසිරීම් රටාව කුමක් ද ? හා තමා කවර ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ද යන්න ගැන විස්තරයක් කළ සේක.

ඒ මෙසේය.

අවස්ථා තුනක දී ජීවක, මම මාංශ අනුභව නොකරමි.

1. දිට්ඨං (දැක්කහොත් මස් අනුභව නොකරමි)
2. සුතං (ඇසුවහොත් මස් අනුභව නොකරමි)
3. පරිසංකිතං (සැකයක් ඇති වුවහොත් මස් අනුභව නොකරමි)

මෙහි යොදා ඇති දිට්ඨං යන පදයෙන් අදහස් කරන්නේ කවර අර්ථයක් ද ? දායකයකුගේ ගෙට වැඩමවා දුන් පිළිගත්වන විට මස් තිබෙනු දුටුවහොත්, තවද මස් ඇති යමක් දුටුවිට ඒ මස් යැයි කියනු ලැබුවහොත් යම් දෙයක් මස් යැයි සැක සහිත නම් එය නොවළඳන බව මෙයින් අදහස් කෙරේ.

අවස්ථා තුනකදී මාංශ අනුභව නොකරන බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ එතැනින් නොනැවතී ජීවකට තවත් ඉතාම වැදගත් කරුණක් දේශනා කරන සේක. “ජීවක යමකු විසින් තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයන් හෝ උදෙසා ප්‍රාණාඝාත කරනු ලබන්නේද, හෙතෙම පංචවිධ ආකාරයක මහා පාපකර්මයක් කරනු ලබන්නේය”.

1. අසවල් සතා ගෙන ඒම මේ පළමු පාපයයි.
2. එම සතා ගෙලෙන් රැගෙන එන්නේ මහත් දුක් දොමනස් විදී මේ දෙවැනි පාපයයි.
3. එම සතා මරවු - මේ තෙවැනි පාපයයි.
4. මරණ විට එම සතා මහත් වේදනාවෙන් තැති ගැනීමට පත්වෙයි. මෙය සිව්වැනි පාපයයි.
5. එම නොකැප මස් ආහාරයට ගැනීම සඳහා තටාගතයන් හෝ තටාගත ශ්‍රාවකවන් හෝ අෂ්විට්‍රි කෙරේ ද? සලකා ද? මේ පස් වෙනි පාපයයි.

මේ බුද්ධ වචනය අනුව සලකන විට මස් මාංශ ඉහත සඳහන් ආකාරයට සකස් කොට වළඳන ලෙස මහා සංඝයා ඉදිරියට ගෙන ඒම මහා පාපකර්මයක් වන බවත් තේරුම් ගත යුතුය.

බුදුන්වහන්සේ හෝ අෂ්ඨායනී පුද්ගල මහාසංඝ රත්නය හෝ අනුගමනය කළ ක්‍රියා මාර්ගය එලෙසින්ම අනුගමනය කිරීම පෘථග්ජන ජීවිත වලට කිසිසේත්ම කළ නොහැකි බව ඉදිරාම පිළිගත යුතුය.

එමනිසා නූතන යුගයේ මස් මාංශ අනුභවය ගැන වාද, විවාද ඇතිකර ගැනීම කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැත. එමෙන්ම තමන්ගේ ක්‍රියාවන් සාධාරණී කිරීම සඳහා බෞද්ධ ධර්ම හෝ වෙනත් ආගමික ඉගැන්වීම් විකෘති කර දැක්වීම් හා නිර්මාංශ වාදීන් හින්දු භක්තිකයන් යනුවෙන් වෝදනා කිරීම ද, යුක්ති සහගත නොවන්නේය.

නිදහස් චින්තනයට හුරු වී සිටින නූතන පාඨකයා විසින් මෙහි ඇත්ත නැත්ත විමසා බලනු ලබා, පොතේ ආ පළියටවත්, ආචාර්ය පරම්පරාවෙන් ආ පළියටවත්, පිළිනොගෙන නිදහස් චින්තනයක පිහිටා කරුණු විමසා බැලීම, බෞද්ධ ප්‍රතිපත්ති යයි. මේ ලිපිය ඒ සඳහා අත්වැලක් වේයයි මම සිතමි.

බඩ්ලිවි. ජයවීර - කඩවත -

QUALITIES TO INHERIT

- | | |
|--|---|
| <ol style="list-style-type: none"> 1. Love those who hate you, 2. Give to those who refuse you, 3. Please those who displease you, 4. Guide those who mislead you, 5. Gather those who desert you, 6. Comfort those who are not for you, 7. Praise those who condemn you, 8. Join those who avoid you, 9. Be kind to those who are wicked to you 10. Get friendly with those who are angry with you 11. Tolerate those who are intolerable with you 12. Help those who are not helpful to you, 13. Pardon your enemies who detest you 14. Forgive those who hate and insult you, | <ol style="list-style-type: none"> 15. Our attitudes determines our attitudes of hope 16. Stop exposing sorrows to others. 17. Be content to avoid contempt 18. Meditate without hesitate see what it creates 19. Purification yields satisfaction. 20. Cultivate good habits results will be rapid. 21. Live not only to gain see to others pain 22. Expect nothing to get everything 23. Think of others nothing should matter. 24. Build a community with unity everwill remain. |
|--|---|



- J.R. Irugalbandara - Wattala-

නැත ඡෙරලා නින්නේ

මිනිසා ස්භාවයෙන්ම බොහෝ දේවල් වලට අයිතිවාසිකම් කියන්න නොහැකිව. ගොඩනගා ගන්න පොර කනවා. හිමිකරගන්න දැනගනවා. මගේය කියලා උපාරවෙන් කියන්න ආශා කරනවා. මේ ආශාව නිසා මුළු ජීවිත කාලයම අනෝරාවට දුක් විඳිනවා. ජීවිතේ ගෙවිලා ඉවර වෙනකම් ම ජීවත් වෙන්න සුදානම් වෙනවා. අන්තිම තත්පරයේදීයි තේරෙන්නේ ඒ මොහොත වෙනතුරුම තමුන් ජීවත් වෙලා නෑ, ජීවත් වෙන්න සුදානම් වුනා විතරයි කියලා. ඒ ඒ වයස් සීමා වලදී කළ යුතු දේ නොකළොත් ගෙවිලා ගිය කාලය ආයින් ගන්න බැහැ. එකතු කරපු සියල්ලම දාලා (නැත්නම් අනුන්ට දීලා) යන්න වෙනවා. මේක තේරුම් ගත්ත මහා දාර්ශනිකයන් වන කාර්ල් මාක්ස් හා ප්‍රෙඩ්‍රික් එංගල්ස් කියනවා 'මැරෙන්න පටන් ගන්නේ ඉපදුන දවසේම ඉදලයි' කියලා. නොමැරෙන මිනිස්සු වගේ කටයුතුකලාට ඉපදුන දා ඉදලාම අපි ටිකෙන් ටික මිය ගිහිල්ලා.

මේ මිය යන කාලය තුළ මිය යන බව අමතක කරලා මැරෙන්නේ නැති මිනිස්සු වගේ විවිධ වර්ගයේ දේවල් ලබාගත්තත්, ලබා ගන්න බැරි දේවල් පහක් තියෙනවා. මොනම ජනතෙකුටවත් ලබා ගන්න බැරි මේ දේවල් පහ ගැන පැහැදිලි කළේ ගෞතම බුදුරජාණන් වහන්සේයි. මේ බුද්ධිමත් බුද්ධ දෙසුම් අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වෙන පිළිවෙලින් මෙහෙමයි.

1. සාමාන්‍යයෙන් දිරාපත් වන දේ දිරාපත් නොවේවා කියලා තියාගන්න බැහැ.
2. සාමාන්‍යයෙන් ලෙඩ වෙන ස්භාවය ලෙඩ නොවේවා කියලා තියාගන්න බැහැ.
3. සාමාන්‍යයෙන් මැරෙන ස්වභාවය නොමැරේවා කියල තියාගන්න බැහැ.
(නොමැරී ඉන්න බැහැ)

4. සාමාන්‍යයෙන් ගෙවියන දේ නොවේවා කියලා තියා ගන්න බැහැ. (උදා. කාලය)
5. සාමාන්‍යයෙන් නැසෙන දේවල් නොනැසී පවතිවා කියලා තියා ගන්න බැහැ.

මෙම හිල වසරේ සිදුවුන පළමුවැනි සාමාජික අවමගුලට නව විධායක කමිටුවේ කිහිප දෙනෙක් සහභාගි වුනා. සංගමයේ සාමාජිකත්වය කෙසේ වුනත්, ජීවිත කාලයෙන් වැඩි කොටසක් මහ බැංකු පියස යට එකට වැඩි කළ සහෝදරයෙක් නේ. කාලයක් එකම පොකුරේ හිටිය සහෝදරයෙක් හෝ සහෝදරියක් සදහටම හෙත් පියාගත්තයි කියලා දැන ගත්තම තම තමන් දන්න කියන දෙනුන් දෙනෙකුටවත් කියන්න ඕන. ඒ දැන ගත්ත අය තවත් තමන් දන්න කියන දෙනුන් දෙනෙකුට කියන්න ඕන. එහෙම සන්නිවේදනය කරල පුළුවන් විදියකට අවසන් දවසේ අවසන් මොහොතට සහභාගි වෙනව නම් ඒක තමයි මිනිස්කම. ඒකට තමයි කියන්නේ සහෝදරාත්මක උත්තමාවාරය කියලා. ඉතින් ඒ පියවුනු හෙත් දෙක ආයෙන් ඇරෙන්නේ නැහැනේ. මෙම වසරේ පළමුවැනි සාමාජික අවමගුල කියලා ඉහතින් සඳහන් කළේ..... එවකට බැංකු කටයුතු දෙපාර්තමේන්තුව, සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වැනි දෙපාර්තමේන්තු වල නිහඬව අගනා සේවාවක් ඉටු කළ පී. සරත් පෙරේරා මහතාගේ (649) අවමගුලයි. ඔහුගේ පදිංචි නිවස තිබෙන්නේ මහ බැංකුවේ සේවක සේවිකාවන් වැඩි වශයෙන් ජීවත්වෙන නුගේගොඩ නගරය අසලයි. ආර්ථික, දේශපාලන, සාමාජීය හා සංස්කෘතිකමය සම්බන්ධතා ජාලය විශාල වශයෙන් හෝදාපාළු වී වෙනස් වී ඇති සමාජ වටපිටාවක දී මියගිය පී. සරත් පෙරේරා මහතාටත්, ඉන්පසුව අප වෙත වාර්තාවූ ඩබ්.එම්. හේරත් බංඩා (320) සහ ඩී. වර්තරාජා (689) යන මහත්වරුන්ට ද, එස්.පී. රාජා (සාමාජිකයෙකු නොවේ) මහතාට ද ශ්‍රී. ලං. ම. බැංකු විශ්‍රාමිකයින්ගේ සංගමයේ සහෝදරාත්මක ආචාරය..... මෙසේ පිදෙයි.

- සංස්කාරක -

CALL FROM THE PAST - III

As told in my last essay, life in the Banking was more than a symbol of boundless joy. It was a full time institute of learning. From Banking I was in the Exchange Control, on January 1, 1974. That evergreen highly disciplined and dignified Kanaks was the Controller. I met him first in the EPF where he was the deputy to HLD. Dressed in full white and black tie, with matching well polished leather soled black shoes, he swaggered along the corridor nonchalantly. The tuk-tuk sound, echoed off the leather shoes, he once admitted boosted his ego. Kathir calm, quite and an extraordinarily humble gentleman of remarkable disposition for all seasons, was deputy to Kanaks. They were classmates at the Royal. Jehoratnam, the Senior Assistant Controller in-charge of the Emigration Branch, where I was posted to, was a tall guy immensely popular and handsome. Neil, the AC, always immaculately dressed displaying his well laid-back charm with hi-octane looks, capable of enticing preferably, young Tamilian colleens, aided by his tranquilizing politeness, was undoubtedly a symbol of humility and integrity. Chandrani functioned as the SA with her charming self.

In addition to Emigrants' applications, the Branch handled Non-resident Accounts of companies and individuals as well. I was entrusted with several files of non-resident companies. Associated with me dealing other files were tall and big made Chandrapala from down south and settled in Ratmalana and Piyadasa from Niladandahinna. The lengthy reports on requests for remittances of Non-Resident Companies took its route through AC/SAC/DC and finally to CE. Jehoratnam once confided in me that DC has told him that he has nothing further to write and just submitted to CE with either Yes or Regret. The life in Emigration was peaceful and most enjoyable. The most unforgettable experience in the branch was the extraordinarily collective cultivated relationship with Chandrapala, Piyadasa, Dayaratne who was earlier in the Audit, Justin from Ratmalana and I in association with Neil joining the fun of having a soft drink mixed with hard stuff behind the cupboard without the knowledge of any outsider. Even to-date it had been a well kept secret. The girls Chandrani, Batstone who is now in the UK, Kusum, tall and lean and Anula chubby and comely, joining to keep the secret well guarded for decades. In the mean time Neil was made the AC [Travel] and he was replaced by Robert in the Emigration.

After being in the ECD for about a month, Jayasiri Wijenaikie from Banking called me to say that he is in a spot of trouble, as the books had not been balanced for three consecutive days and whether I could lend my expertise to help him out. On being agreed at HDD level to have my services for several hours in the Banking I ultimately consented to have a look at the books. After listening to the Current Account ledger

clerk PBJ [who later became a DCA] I was able to trace the error to the Secretariat, the culprit been the late Mendis. The CA in appreciation said thank you and I returned empty handed, whereas, Jayasiri and PBJ later ended up as deputy heads. [This is no vainglory].

As Kanaks moved up to the 9th floor, PC a proud product of St. Thomas College, Mt Lavinia, an epitome of elegance and good taste, assumed duties as CE. By this time the country was in a spot of bother with shortages of essentials all round, bread queues, rice bars, kerosene cloths being the order of the day. Everybody felt the heat except those close to the Government. I too was feeling the heat and finding it difficult to make ends meet. One fine day, I happen to meet PC while answering a call of nature. As usual in his friendly disposition, did not fail to inquire how I was keeping. I had to be choosy in replying and related that things are becoming difficult. PC in his matured wisdom immediately understood my situation and told me to meet him in his office after work. As I sat in his office relating my predicament in the best possible language, PC immediately contacted Neil and wanted him to find overtime for me in his Branch. Neil, who was concerned about certain confidential situations arising in the Branch, told CE the problem. He discontinued the conversation with Neil and told me to go home. I was more than upset but thanked him for his kind gesture. However, by noon the next day I found myself in the Travel Branch after a transfer order from the CE. It was early 1976 and within a month I received the promotion as a Staff Assistant [SA] and continued to be in the Travel Branch. In early 1977, PC left the Bank and found greener pastures in Singapore, the Central Bank losing a gentleman of par excellence.

In late 1976 I replaced Parakkrama as SA Travel. It was in the Travel that I met Nelson from Ragama, Balasubramaniam from Jaffna, Remy from Kayts, Gamini from Panadure, Sira, Kingsley, Kusum - young and comely lass from Matale, Jayanthi - effervescent and exuberant, Lilani - gracious and helpful, Thalatha - innocent and graceful. It was a selfless, un-intrusive and exclusively well knitted unit which made working together a pleasure. There are two incidents relating to the Branch that remains itched in my mind. It was reported that the Branch was famous for receiving gift parcels from almost all travel firms during Christmas and New Year times. It was an open secret that these parcels found their way to the house of the SA on the sly. Nelson who was unassuming, trustworthy and intelligent told me that they had access to diaries and calendars only even that on a selective basis. I wanted to do away from the unholy practice of the predecessor and collected all such parcels for the day and with the assistance of the peon categorized them and raffled among the staff. All were wondering what was

happening. Later Nelson confided in me that it was the first time that such a thing has happened. I replied that people have to change for the better. Before 1977, foreign exchange was released to groups Buddhist pilgrims to India on the recommendation of the Ministry of Finance. One such party who submitted an application for the issue of a permit in late 1976 was accompanied by a dark lean lady who introduced herself as the lady in waiting to Mrs. Bandaranaike the Prime Minister. She met me first and on being told exchange will be released precisely under the prevailing rules, perhaps not satisfied, proceeded to speak to Neil. On receiving the same reply from Neil she asked for permission to use the telephone to speak to the PM. After speaking for sometime over the phone perhaps and may be on receiving an un-favourable message she put down the phone dejected. When asked what happened she said that '*Mathiniya keewa neethiya anuwa weda karanna kiyala*' (madam told to work according to regulations). If similar situation arose today however, the ultimate result would be different. The lady concerned is now a national list parliamentarian of the ruling party.

One day in 1977, information reached office, that Tamilians are being attacked by Sinhala thugs. Reny a Christian Tamil from Kayts residing in a room in Wellawatte, looking much downhearted, tells me that he has all his certificates in the room and that he cannot afford to lose them if his room is attacked and wanted my help. I made Neil aware of the situation. With his consent, I had the audacity to proceed to Reny's room by bus, when no other person was willing, collected his suit case from his room, wary of men and women peer through the windows, with indignant contempt. In the absence of a vehicle I walked with fortitude ignoring the adversaries and got in to a Fort bound bus. Reny was still unhappy. When inquired he says that he wants to fly to Jaffna today itself. I telephoned Air Ceylon and spoke to the Superintendent of Reservations, Cecil Fernando, whom I knew over the phone only and wanted a ticket for today's flight to Jaffna. Cecil politely said all seats are full for the next week. I told him of my predicament. I insisted that he give me a seat for tomorrow morning flight and that I will send the person right-away. He vehemently protested and said that it was unfair. Reny was delighted to get a confirmed ticket for the next morning flight but had another problem. He had no place to stay the night. I obliged by consenting to take him to my place. We tried to take the train. But Reny was uneasy every time somebody looks at him. We abandoned the idea of taking the train and proceeded to take a bus with the suit case in my hand. On our way at Golumadama junction, we were uneasy on seeing a cloud of thick smoke rising up the sky down Borupana road. I consoled Reny not to bother as we are close to my house and I knew most of the people in the area. He was made comfortable after dinner. After a cup of coffee early in the morning, I took him on my push bicycle to the Ratmalana airport for the six o'clock flight. It was only after the plane took off that I left the airport. Reny, in

the course of his duties as a Supervisor of banks had met my son recently. At an informal talk the two had come to know of each other's identity. What is appreciable is that even after three decades Reny did proud of himself by recounting his experience of 1977 with gratitude to my son, who was only a toddler at the time he came to my house.

In those days of restrictions and controls, many sought EC approval for Rs.50 exchange from the CE. One day a young sophisticated lady who has got CE's approval for Rs.50 in exchange came to the Branch and submitted the application to get the formal permit. I, as usual told her to come at a certain time to collect the permit. After about a few minutes I received a call on the direct line from CE and in a bit of a harsh tone ordered me to release the permit immediately to the lady concerned who is on her way to collect it. In the evening PC called at our Branch on his way home and gave a pat on my back and told 'DP don't take that into heart' and sat down for a conversation with Neil before leaving for home. I definitely had no qualms about the incident

In the ECD, PC was succeeded by ARF who was in his last extension. By this time the UNP was in governance and the government announced a set of economic reforms in late 1977 doing away with many exchange controls restrictions so far in force and the Department had to make way for reforms announced. ARF, who was in the backyard in all his life in the Bank, came to the limelight, claiming to be a teacher of the new Minister of Finance and was riding high. Consequent on the economic reforms, much of the EC work was handed over to the commercial banks. As the banks were new to the job, there were certain occasions of the public seeking assistance from the ECD. On one such occasion a tall young sophisticated colleen from Oberoi was in CE's room in animate conversation, as I was called in. He requested me to fill in an application for foreign exchange, which was with the girl. I reminded the CE that the application is printed in all three languages and anybody should not find it difficult to fill. ARF apparently got annoyed over my remark and wanted me to leave the office. He called his Secretary, if I could remember right it was June, and got her to fill the application. I later learned that he had vented his spleen on me, indicating that I should not have refused his polite request. What he possibly not aware was, that it was a cardinal rule, in the ECD that the staff should not fill applications for foreign exchange. Soon thereafter, he retired. I was transferred to EPF in late 1979. The stay in the EPF was uneventful and very short. From EPF I was in the Economic Research, Balance of Payments Division, a stay with no regrets, where I met Directors like ASJ, EAS, Dr LEN and Dr GMA.

- D P Jayasinghe -



අමතක වීම

තම කාමරයට ඉතා යටහත් පහත් ලෙස ඇතුළු වූ සේවකයෙකු තමා වෙත ලිපියක් ඉදිරිපත් කරනු දුටු දෙපාර්තමේන්තු ප්‍රධානියා ඔහු දෙස බලා මෙසේ ප්‍රශ්න කර සිටියේය.

“මේ මොකක් ද මේ ?”

ප්‍රධානියා සිය උපැස් යුවළ යටින් තමා ඉදිරියේ සිටින සේවකයා දෙස විමසිල්ලෙන් බලා ලිපිය අහට ගන්නා පමණි.

සේවකයා කරුණු පැහැදිලි කරන්නට විය.

“සර් මට ළගදී ඉදල හැමදේම අමතක වෙනවා. ඊයේ කරපු දේ අද මතක නෑ.... ඉතිං ඒ හිසා මම කල්පනා කළේ, රස්සාවෙන් අස්වෙන්න. ඔය මගේ අස්වීමේ ලියුම”

ඒ ඇසූ දෙපාර්තමේන්තු ප්‍රධානියා විශ්මයට පමණක් නොව තරමක් කෝපයට ද පත්ව සේවකයා අමතන්නට විය.

“..... හරිම කරදරයක් - හේ විමලසේන තමුසෙට මතක නැද්ද ඊයේත් මම තමුසෙට එලවා ගන්නා. ඊට කලින් දවසේ දුන්න අස්වීමේ ලියුමම ඊයේත් මේ විදිහට අරගෙන ආවම”

- ගාමිණී චන්ද්‍රසේන - මාකොළ -



Embarrassing !!

I need to revise the “death certificate I just handed you.” My fellow doctor said to a nurse I was working with.

“What’s wrong ? she asked.

“It’s a little embarrassing” he said.

“I was in a hurry when I signed it and well, I accidentally wrote my name under “Cause of Death.” (Readers Digest.)

- Gamini Chandrasena.- Makola-



“අලි දුක”

සන්වෝද්‍යානය හැරවීමට පැමිණි සංචාරකයකුට අලි ඇතුන් ලැගුම් ගන්නා ඉසව්වට ඇතුළුවූ සැතින් දක්නට ලැබුණේ එහි බංකුවක වාඩිවී දෑතින් හිස බළා මහා හඩින් වැලපෙන එක් මිනිසෙකි. එය දැක විශ්මයටත් කම්පාවටත් පත් සංචාරකයා අසල සිටි ඇත් ගොවිවතුගෙන් මේ ගැන විමසන්නට විය.

“මොකද.. අර විදිහට විලාප දිගෙන අඬන්නේ ?” ඇත් ගොවිවතුගේ පිලිතුර කෙටි විය.

“ඊයේ මෙතැන උන්න අලියෙක් මැර්ලා ...” ඒ ඇසූ සංචාරකයාට ඒ පිලිබඳ තවත් තොරතුරු දැන ගැනීමට අවශ්‍ය විය.

“තිරිසනෙකුට වුගත් වැඩිය හිතවත් වුණාම ඔහොම තමයි.”

ඔහු ඇත් ගොවිවතුට වඩාත් සමීප වෙමින් කම්පිත භීලාසයෙන් හඬන්නා දෙස බැලීය.

“පව් දෙයියනේ එහෙමනං මේ ඒ අලියා බලාගත්ත කෙනා වෙන්න ඇති හරියට පවුලේ කෙනෙක් මළා වගේනේ අඬන්නේ”

“නෑ ... නෑ.... මෙයාට තමයි ඒ මැරුණා අලියා විලදමන්න වල කපන්න හිසම වෙලා තියෙන්නෙ”

- ගාමිණී චන්ද්‍රසේන - මාකොළ -



“අවජාතක කවියක්”

(අෆ්ගානිස්තානීය ජන 3 ක් වසසැති සිංහිත්විය බෝක්කුව යට දමා පැනයයි. - ප්‍රචාරිතයක්)

ලොවේ අවමන් මැදින්
කඳුළු සගවා කුසේ
නව මසක් රැකගන්න
කළල එළියට ඇවිත්

නිල් දූෂ වචර කර
දෙනොල් හසරැලි නගා
සිහිති අනපය ගසා
ලොව එළිය සොයාගෙන
භුස්ම පොදු වැටේදී

අවජාතක වී උපන්න
අවමානෙන් අත් මිදෙන්න

කසල ගොඩ යහන කර
සැගව ගිය මගෙ මවුනි

පැල්පතේ කඳුළු බොන
නැගණි මව් රකින්නට
නැවැත මබ යා යුතුය
ජුකි කමහල වෙතට
එදා ගිය කෙල්ල ලෙස

අඹු දරු තනු වසා
වාටු බස් වපුරමින්
මබ වසග කර ගන්න
පාපියා මම සොයමි
දිවිය රැකගොත් මගේ ...

මහුට පහදා දෙන්න
මවට දුන් ගින්නරෙන්
අත්විදි සැනසෙන්න
කප පුරා නොහැකි බව

මාකොල -
ප්‍රේමා වන්දසේන



MOTHER

From the time of the first breath
Until you meet your death
In a short or long life
To love you there is no other
So faithfully as your mother

Nectar of life desired by all
Sweetest of emotions love we call
In its purest of forms
Nature has placed in the mother
Selfless in nature all together

For its wants so as to cry
To the baby who can only cry
Mothers sympathy is ready
Her loving kindness see to it a needs
That feeling turned to, milk she feeds

When cutely partling is the child
And abilities show in forms mild
How happy is a mother
Dreaming the childs future
On lines she hopes to venture

If her grown up child aptly seems
To have fulfilled her long dreams
Oh / the joys and pride of a mother
But if he or she wretchedly fails
Seen unseen how much a mother wails

Be it a brilliant success
or life in a woeful mess
To any such child a mother
Is mother until the last
With her love sure steadfast
For different life stages uses
Knowing nature cleverly chooses
Varied forms of the love emotion
And in mothers she enshrined
Love selfless and most refined.

But exceptions there are to a rule
Just a few sadly play the fool
Failing in the love of mothers
But regarded high motherhood remains
Noble and free of selfish gains

- W. D. A. Raymond - Kandana -



ඔබට ස්තූතියි - සමූහනීම් ඔබෙන්

- සිතල දුරැන්නේ පිවිනේ වසන්තය - එක් අදුරු නිමේෂෙක - නිමාවිය මා වෙතින්
- ලොව අසිරිමත් බව සොදුරු නෙන් අහිමි වී - වමන්කාරය දුටු - දෙවසරක් ගෙවී ඇත
- මා දෙනෙන් සුවපත් ඔබ දුන් මහඟු සහයට - කරනට එතෙර යවනට - තුනි පුදුමි හඳ බැතින්
- එම මහඟු පින් බලෙන් මගෙන් ආයුගෙන මටත් වඩා කල් - සියක් ආයු ලැබ - නිදක් නිරෝගිව - ඔබ පිවන් වේවා!
- ගොරකාන හෝටලේ සනාතන සෙනෙහසක - අප එක්වූ දිනේ - සුවඳ දැනුනා ඔබේ.
- බෙර සක් හඬ සමඟ සතුට දෝරේ ගැලුවා - එදා එම පියස යට - සිතා මල් කැන් පිපුණා.
- උතුරු ඉන්දියාවේ පුන් කුරේ මැතිණිය සතුටින් බලා සිටියෙමි බිගන් අයකු විලසින් අපුරු රංගනයක - රූමත් නිලියක ලෙසින් - දක්ෂලෙස රඟපෑ අයුරු - අධික ලෙස මත්පැන් - බෝයගොඩ මැතිතුමා - යෙදුනු සියැසින් දුටුවෙමි.
- බොල්ගොඩ වැව දෙසින් සාදය නිමා වී කල්පයක් සේ දැනුනා - මළ නිරු බසින පැයේ - අප එක්වූ මොහොත - නැගුම්බර ඒ මොහොත
- සිතා මල් කැන් මිලින වී පිවිනේ යතාර්ථය මහ බැංකු පියස යට මතකය අළුත් කළ ලොවම උඩු යටිකුරු වී - කෙළි කවට බස් නිමවී - පිලිගත් ඒ මෙහොත් - යලිත් අප නොමැති බව - ඒ දක්බර මොහොත - හඳවන සසල විය.
- දෙනෙන් නොපෙනෙන බවක් විශ්‍රාම ගිය බවක් - එවේලෙයි මට දැනුනේ - එවේලෙයි මට හැඟුනේ.
- සරසවි මව් තුරුලෙන් විසි එක් වැනි වියෙදී එදා මෙදා තුර මවක සේ පියෙකු සේ මහ බැංකු පියස සිට - ලද අවසරයෙන් - බැංකු සෙවනට ආමි - සදාදර මහ බැංකුව - මතු දියුණු සුලමින්
- මහ බැංකු පියස සිට - නිබඳ උගතුන් ඇසුරෙහි

- වියතුන් සබා මැද පුරා විසි හත් වසරක් ඔබෙන් සමුගන්නට - මිනිස්කම අගයමින් - කළ සේවය නිමා කර - කාලය එළඹ ඇත.

- පාළු සැන්දෑවක එකම සෙවනක අප සිතුවම්පටක් සේ - හුදකාලවේ සිටින විට - එක්ව සිටි කාලය - මතකයට නැති එයි.

ඔබත් මහ බැංකුවත් - මගෙන් වෙන්වන මොහොතෙදි කරම් ආයාචනයක් - හඳු පත්ලෙන් මගේ උසස් නිල දුරුවෙහි - දයාබර සොහොයුරනි, නිතාදර සොයුරනි, - ඇසුරු කළ කාලයෙහි වූනා නම් වරදක් මගෙන් - සමාවෙනු මැන නිනැහි

දෙනෙන් අහිමිව මෙලෙස - නොසිතූ විරූ මොහොතක ඔබ හැරදා ගියද - අභාගනයෙදින් අප සිහිපත් කළ මැන - හඳු පිරි සෙනෙහසින් මෙන් මුදිතා ගුණෙන් - එය අපේ මිතු දහම එළි කරන මිණි වැටයි.

හැමදා උපදින වාරේ - හමුවේවා සංසාරේ
 ඇසුරින් වෙන් වූවත් - හඳවතින් ළංවුන සදාදරණිය ඔබට - දයාබර වන්දනාගෙන්

සටහන

1996.01.31 දින සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් සදහටම දෙනෙන් අහිමි වූ **චන්ද්‍රා මදනායක** මෙනෙවිය මහ බැංකුවෙන් විශ්‍රාම ගැනීමේදී තමන් වෙනුවෙන් ප්‍රියසාදු පැවැත්වූද නොයෙකුත් ආධාර උපකාර කළා වූද ඇය එවකට සේවයේ නියුතුව සිටි ආයතන දෙපාර්තමේන්තුවේ නිතවතුන්ටත් බැංකුවේ සියලුම සොයුරු සොයුරියන්ටත් තුනි පුදු කරමින් ලියන ලදී.

- අන් අහිව්වං -

අසම්මත පෙමකින් උමතුව සිටිය සැමියෙක් සෙනෙහෙබර බිරියක් හිරිකැටි දරුන් තිදෙනත් නිදියහනෙහි පුලස්සා මාරයා වෙත ඇඳ දැමූ සැටි හඳ සසලවන පුවතක් ඇසුවෙමි මෑත දිනයක



දරු සෙනෙහෙ බොදවුන - හිතක් පපුවක් නැති
 මවක් යැයි කිව නොහැකි - එක්තරා ගැහැණියක්
 නැත - "එක් යකින්නක්
 තම කුසෙන් බිහිකළ - පස් හැවිරිදි පුතුව
 කළු ගඟේ දියඔට - පාකර හැරී පුවත
 සිහිවන හැම මොහොත
 සසල කරවයි හදවත
 නොමග ගිය තව පුතෙක්
 පියා සන්නක මුදල
 තමා සතු කර ගැනීමට
 මව්පිය දෙදෙනා සහ - නැගණියට වස පොවා
 පරලොව යැවූ සැටී
 කරයි හද කම්පා

තවද, හිමිදිරියේම - අකුරට යමින් සිටී
 සත්හැවිරිදි පුතුව
 එක්තරා මුරුගයෙක්, කෙලෙසා මරා දැමූ හැටී
 ඇසුවෙමි, සැලෙන හදවතින්

මත් පැනින් - රාගයෙන්
 විසරුවූ එක් පියෙක්

කනිව සිටී තම තරුණ දියණිය
 ඇනේ! කෙලෙසයි
 තිරිසනෙක් මෙන්
 දෙනෙන් කඳුලින් තෙමෙන
 හදවත් දෙපල කරවන
 සාපරාදී පුවත්
 දෙසවන ගැටේ සැමදින

මෙවැනි දුදනන් සුමග යවනට
 යොමුකරන්නට පිනට දහමට
 නොමැත සරණක් ඇනේ මිනිසිට
 උතුම් සම්බුදු කෙනෙකුගේ මිස

මෙතේ බුදු පියාණෝනි
 පතල කරුණාවෙහි
 වැඩිය මැන, මේ පොලෝ තලයට
 අපවෙත දයාවෙන්
 මහා කරුණාවෙන්!

ශීලා ලේකම්ගේ

ලතා නැගණියට පිළිතුරක්

පසුගිය "සැදූව" ක කරුණාබරව
 පළ කළ පැදිපෙළට මා හුදු සතුට
 රස කවි පිළිතුරකි, ඔබ එවූ හැඟට
 මම තුනි පුදුමි, ඔබ වෙත නැගණියනි,

ඉතා
 පතා
 ගොතා
 ලතා

පැදි පෙළ ඔබේ හෙල වදනින්
 මුල සිට අගට තිබූ අදහස්
 උපමා - උපමේය ගැඹුරු ය -
 ඉන් ලද හැකි සතුට මිනිරිය -

පොහොසත් ය
 වැදගත් ය
 විද්වත් ය
 ඉමහත් ය

එ නමුත් පැදි පෙළෙහි තැන තැන විරිත
 සමුදුර ගොසින් බැහැරව ගොස් තිබිණි
 මගහරවා ගන්න, එය කළ හැකිව
 එ මගින් නව පතක් ඔබේ කවිකමට

ඔබේ
 ඉබේ
 තිබේ
 ලැබේ

අරු නැළවිලිවලින් ඇරැඹුණු හෙල
 සාහිත ලොවේ මුල්තැන අරගත්
 එහෙයින් රසට මිස තිරිසට එය
 යුතුවෙයි යෙදුම, එයවෙයි අපගේ

කවිය
 අවිය
 නොවිය
 සවිය

පෙර කල වතුරෙගම පී.බී.වැනි
 හරබර කවි ලියා හෙලයම පිය
 ඉන්පසු පරපුරේ මුතුගන් හා
 ඔබටත් මටත් වුවා නොවැ,
 සරසවි වරම් ලැබ ඔබේ කවි
 ඉතිහාසයේ රසමුසු තැන්
 පියවර නගා ඔබ යන බව
 පලසක් කරමි, මෙම ආසිරි

ඇත්තෝ
 ගත්තෝ
 මිත්තෝ
 දැනමුත්තෝ

හදවතට
 එකතුකොට
 පෙනෙහවිට
 පියලිකැට

- ලාල් කේවාපතිරණ -

මිළඟ කලාපයට.....

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන
 භාෂාතුයෙන්ම ලියූ ඔබගේ ලිපි, කාව්‍ය, ප්‍රබන්ධ සහ
 හස රස බස් සහිත රචනා, කෙටියෙන් හා පැහැදිලිව ලියා
 'සැදූව' වෙත ඉක්මණින්ම යොමු කරන්න.

එම නිර්මාණ සමග ඔබගේ හම සඳහන් කරන ලද, මෑතකදී
 ගනු ලැබූ ඡායාරූපයක් ද එවන්නේ හම් මැනවි.

- සංස්කාරක -



මෙවන් කාල එකලත් තිබුණේලු !

කිසිම දෙයක් ඉගෙනීමට තරුණයන්ට තවදුරටත් අවශ්‍ය නැත. ඉගෙනුම පිරිහෙමින් ඇත. මුළු ලොවම ඔළුවෙන් නිටගෙන ඇත. අන්ධයෝ ඒ හා සමානව අන්ධයිනව මෙහෙයවමින් ඔවුන්ව ප්‍රපාතයට හෙළමින් සිටිති. පියැණීමට හැකි විමට පෙරාතුවම කුරුල්ලෝ කැපැල්ලෙන් පිට ව යති. හරි ලයර් නැමැති වාද්‍ය භාණ්ඩය වයති. එළදෙනු නටති. මේරි භාවනාත්මක දිවි පෙවෙතට තවදුරටත් කැමැත්ත නොදක්වන්නිය. මාර්තා පීචිතයේ

ක්‍රියාකාරකම් වලට තවදුරටත් කැමති නැත. ලියන් වදය. රවෙල්ට් කාමුක ඇසක් ඇත. කේටෝ ගණිකා මඩම් වලට යයි. ලුක්‍රේටියස් ගැහැණියක බවට පත්වෙයි. හැම දෙයක්ම ඇත්තේ වැරදි මාවතේය.

Name of the Roase -

උම්බෙර්තෝ ඒකෝ (පිටුව 15)

- විශ්ව ග්‍රන්ථාවලියෙන් ජේද කෝපයක් -

වෙළුම 2 (පිටුව 154)

සංස්කරණය හා පරිවර්තනය - ටී. අන්ද්‍රාදි.

අපේ පොතක් ගැන

මුන්ධයෙක් පිදුම් ලබන්නේ තමන්ගේ ගෙදර ඇතුළෙදී විතරයි. (අල්ලපු ගෙදරවත් සලකන්නේ නැහැ) ගමේ රාළහාමි පිදුම් ලබන්නේ තම ගමේ විතරයි. (අල්ලපු ගමට එයා වටින්නේ නැහැ) රජපුරුවෝ පිදුම් ලබන්නේ ඒ රටේ වැසියන්ගෙන් විතරයි. ඒත් රාජ උදහසට තියෙන හය නිසා. (අල්ලපු රටට එයා වටින්නේ නැහැ).

ඒත් කොතේහරි ලෝකේ මුල්ලකින් පහළවෙන සාහිත්‍යකරුවෙක් මුළු මහත් මානව වර්ගයාගෙම පිදුම් ලබනවා. ඒ ඔහු තුළ පවතින උත්තර මානුෂීය ගුණය නිසා. පරිකල්පනා ශක්තිය නිසා, දාර්ශනික චින්තනය නිසා, එබඳු ගෞරවයට පාත්‍ර විය යුතු සාහිත්‍ය කරුවන් අප සංගමයෙන් ඉන්නවා. මේ සටහන තබන්නේ ඉන් එක්කෙනෙක් ගැනයි.

ඔහු 'බොල් අසුවනු' 'පාලම' 'විලක නෙළීම' කියල මීට කලින් නවකථා තුණක් ලියල තියෙනවා. දැන් ඔහු ඔහුගේ හතරවැනි නවකථාවත් 'සිහින ලෝකය' නමින් ප්‍රකාශයට පත්කරල ඉවරයි. ශෝක හා හාසය රසයෙන් ද උපහාසයෙන් ද අනුන මෙම නවකථාව සරසවි පොත්හලෙන් මෙන්ම ඕනෑම පොත්හලකින් ද රු 450/- කට මිලට ගත හැකියි.

ඒ අපේම සංගමයේ සාමාජිකයෙකු වන, අපේම සාහිත්‍යධරයා අන් කවරෙකුත් නොව, පිටකෝට්ටේ, තලවතුගොඩ පාරේ, සුවර්ත මාවතේ, අංක 12/239 හි පදිංචි පී.ඩී. අබේපාල මහතායි.

- සංස්කාරක -

නම වෙනස් වීම

විශ්‍රාමිකයන්ට වඩාත් සමීපතම දෙපාර්තමේන්තුවක නමකුත් වෙනස්වෙලා. හැමෝගෙම ලෙඩට දුකට පිහිටවන සුභ සාධන දෙපාර්තමේන්තුව 2013 අප්‍රේල් 01 දා සිට කාර්ය මණ්ඩල සේවා කළමනාකරණ දෙපාර්තමේන්තුව වශයෙන් නමිකර ඇති බව දැන ගත යුතුයි. එය ඉංග්‍රීසි භාෂාවෙන් “Staff Services Management Department” (SSMD) වශයෙන් සඳහන් විය යුතුයි. ඉදිරියේදී කරනු ලබන විමසීම් හා ලිපි ලේඛණ යොමු කිරීමේදී උක්ත නම භාවිතා කිරීමට මතක තබා ගන්න.

— සංස්කාරක —

සැරැදිව

ශ්‍රී ලංකා
මහ බැංකු විශ්‍රාමිකයන්ගේ
සංගමය
2013 මැයි / ජුනි කලාපය.



වෙබ් අඩවිය : www.sendewa.org විද්‍යුත් ලිපිනය info@cbpa.com

අංක : QD/55/News/2013 යටතේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලදී.

ගරු ලේකම්,
මහ බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමය,
8/1, ශ්‍රීන් පාත්, කොහුවල.

රාජගිරිය, ශ්‍රී ජයවර්ධනපුර මාවත, අංක 58 දරණ ස්ථානයේ පිහිටි
ග්‍රාමීය බැංකු හා මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයීය මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලදුව
ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමිකයන්ගේ සංගමය විසින් නිකුත් කරන ලදී.

මොකක් වුනත් ප්‍රතිඵලය බහුතරයේ කැමැත්ත නෙමෙයි කියන්න බැරි තරමටම ප්‍රජාතන්ත්‍රවාදීයි. මහා සමාජයේ වගේ නෙමෙයි කුඩා කුඩා ස්වේච්ඡා සංවිධාන වල නම් හිතරම භාවිතාව වැරදි නැහැ.

“ගත උන් සබාමය
බස උන්ගේ සබාමය
ඉසුරෙන් සබාමය
සබා නම් උන් උන් සබාමය”

(42)

සංවත්සර මහා සභාව (27/04/2013)

ශ්‍රී ලංකා මහ බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමයේ සංවත්සර මහා සභාව පසුගිය 27 දා පැවැතුණා. එහිදී නව වසරට නව නිලධාරී මණ්ඩලයක් පත්වුණා. එම පත්කර ගැනීම ගැන කියන්න ඕන නිසා නමයි ඊට කලින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන පූර්විකාවක් කළේ. එම අගනා ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශී ලක්ෂණ වෙනදා වගේම මෙදාත් අප සංගමයේ 27/04/2013 වැනිදින පැවති සංවත්සර මහා සභාවේදී ද දක්නට ලැබුණා.

එදින ඉදිරි වසර සඳහා අළුත් විධායක කමිටුවක් පත්කර ගත්තා. එහෙම පත්කර ගත්තේ ශ්‍රීසියේ ඇතැන්ස් නුවර දී හඳුන්වාදුන් විදියටම පිරිසිදු බහුතරයකගේ ම මනාපයෙන්. මහා සමාජයේ දී වගේ තර්ජන, ගර්ජන, බලපෑම්, බාධාකිරීම්, මිලට ගැනීම්, මිල නියම කිරීම්, බලපත්‍ර, කොන්ත්‍රාත්, විදේශ ගමන්, අල්ලස් හෝ වරදාන වැනි නවීන විකෘති සමාජ උපකරණ කිසිවක් මේ විධායක කමිටුව පත්කර ගැනීම තුළට වැද්ද ගත්තේ නැහැ. එහෙම උනාහම් මේ අභියෝගය ජ්‍යෙෂ්ඨයන්ගේ ස්වේච්ඡා සංවිධානයන් විකෘති ප්‍රජාතන්ත්‍රවාදයේ නිෂ්පාදනයක් වෙන්නට ඉඩ තිබුණා.

විශාල පිරිසක් සහභාගී වූ මෙම තෝරා පත්කර ගැනීම තුළත් හිටපු විධායක කමිටුවේ ඉවත්ව යාම තුළත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දකින්න තිබුණේ අතීතයේ දැඹදිව ලිවිවි රජදරුවන්ගේ සමාජයේ පැවති සෝභනා සබාවක්මයි.

අමතකව ගිය මතකයන් වෙතොත් එය ආයෝජිතව සඳහාත්, නොදත් කෙනෙක් වෙතොත් දැන ගැනීම සඳහාත්, අප කාගේත් රසඥතාවය සඳහාත්, අගය කළ යුතු සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික උපකරණ නැවත හරියටම හඳුනාගෙන භාවිතා කිරීම සඳහාත් ප්‍රජාතන්ත්‍රවාදය අකුරටම අනුගමනය කළ (විකෘති නොකළ) ලිවිවි රජ දරුවන් පිළිබඳව විද්‍යාගම මෙහිදී නිමිපාණන් ‘සබාමය’ කියන වචනය අර්ථ හතරකින් දක්වමින් මුද්‍රණ අලංකාරයේ සඳහන් කළේ මෙහෙමයි.

ඒ හරවත්, සරල කවියේ සරල තේරුම තවත් සරල කරල කියනවා නම් මෙහෙමයි, කාගෙවත් හිත් රිද්දෙන් නැති, සමාජ විරෝධී කිසිම දෙයක් හිනෙන්වත්, සිතිවිලි මාතෘකාකිත්වත් එම ලිවිවි රජදරුවන් අතින් සිද්ධ වෙන්නේ නැති නිසා ඔවුන්ගේ ශරීරවල ඉතාමත් පැහැපත්, සෝබමානයි. (කෘතීම ශරීර ආලේප ගාලා නෙමෙයි) ඒ වගේම ඔවුන්ගේ කටින් පිටවෙන වචන හැම එකක්ම සැබැවක්ම යි. අතිකා රවටන වංචාකාරී වචන නෙමෙයි. බොරු පොරොන්දු හෝ රැවටිලිකාර වචන ඔවුන් කියන්නේ නැ. කිව්වොත් ඇත්තක්ම නමයි. ඒ විතරක් නෙමෙයි ඒ රජ වරුන්ගේ වත්කම් වංචාවෙන් උපයා ගත් දේවල් නෙමෙයි. රජයේ පොදු අරමුදල හර කරලා, ලිවිවි ගිණුමට බැර කර ගත්තු කළු සල්ලි නෙමෙයි. අත්තිකාරම් ගිණුමෙන්, බදු මුදල් වලින්, රජයේ කොන්ත්‍රාත් වලින්, සුදුවෙන්, වස විෂ විකිණීමෙන්, බලපත්‍ර විකිණීමෙන්, කොමිස් කුට්ටි වලින් හෝ ප්‍රසිද්ධියේ කියන්න බැරි මොනවිධියේ මාධ්‍යයකින් හෝ උපයා ගන්නා ලද රහසිගත වත්කම් නෙමෙයි. සැබවින්ම දැහැමින් උපයා ගන්නා ලද යුක්ති සහගත සැප සම්පත්ය. ඒ විදියට සමගියෙන් රැස් වී, සමගියෙන් සාකච්ඡා කර, සමගියෙන් එකඟතාවයන්ට පැමිණා, සමගියෙන් තින්දු තීරණ ගෙන, සමගියෙන් විසිර ගිය පිරිසක් නිසා සබාවක් කියල කියන්නේ ඔවුන් රැස්වුණු සබාවටම විතරයි.

ශ්‍රී ලංකා මහ බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමය ද උදෙසාගයෙන් රැස්වෙලා, සමගියෙන් සාකච්ඡා කරලා, බහුතරයකගේ කැමැත්තට ඉඩදීලා, කාලා, බිලා විනෝද වෙලා සමගියෙන් විසිරලා ගිය බව මෙහි සඳහන් නොකරම බැහැ. එම හමුව තුළ සමගිය තිබුණා, සහෝදරයත්වය තිබුණා, තර්ක විතර්ක හා අදහස් උදහස් තිබුණා, පරමාදර්ශ තිබුණා

ශ්‍රී ල. ම. බැ. වි. සංගමය හා සමාජය

පසුගිය වසරේ රටේ ආර්ථිකයේ ගමන් රටාව ගැන කියවෙන එකම විද්‍යාත්මක වාර්තාව වන 2012 මහ බැංකු වාර්ෂික වාර්තාව ගරු මුදල් හා කුම